

# 7

## මුදල් ප්‍රතිපත්තිය, මුදල්, ණය සහ පොල් අනුපාතික

### 7.1 සමස්ත නිරක්ෂණ

අඩංගුව පවතින අඩු උද්ධමන පරීසරයක් තුළ පෞද්ගලික අංශයට සපයනු ලබන ගෙය වර්ධනය කිරීම සඳහා අනුබල සැපයීම මගින් ආර්ථික ක්‍රියාකාරකම දිරිගැනීමේ අරමුණ ඇතිව, 2014 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව සාලේක්ෂ වශයෙන් ලිඛිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් පවත්වාගෙන ගියේය. 2014 ජනවාරි මාසයේදී, ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොල් අනුපාතික වන ප්‍රතිමිලදී ගැනුම සහ ප්‍රතිච්චණුම් අනුපාතික, පිළිවෙළින්, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ගෙය පහසුකම් අනුපාතිකය ලෙස නම් කරන ලදී. 2014 ජනවාරි මස 02 වැනි දින සිට බලපෑවැන්වෙන පරිදි නිත්‍ය ගෙය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 කින් අඩු කරන ලදී. ආර්ථිකයේ පවත්නා ලිඛිල් මුදල් තත්ත්වය පිළිබඳ කරමින්, 2014 වසර පුරා දේශීය මුදල් වෙළඳපොල ද්‍රව්‍යීලනාව ඉහළ මට්ටමක පැවති අතර, බොහෝමයක් වෙළඳපොල පොල් අනුපාතික මෙනෙක් වාර්තා වූ අඩුම මට්ටම දක්වා අඩු විය. 2014 වසර තුළ මුදල් සමස්තවල වර්ධනය, පුළුල් වශයෙන් පුරෝක්කාරිය කරන ලද මට්ටමේ පැවතින්. ඒ අනුව, 2014 වසර තුළදී පුළුල් මුදල් සැපයුමෙහි ( $M_{2h}$ ) සාමාන්‍ය වර්ධනය 2013 වසරේ පැවති සියයට 16.5 හා සැසැලීමේදී සියයට 13.3 ක් විය. 2014 වසරේ පළමු මාස අට තුළ දී වාණිජ බැංකු විසින් පොද්ගලික අංශයට ලබා දුන් ගෙය වර්ධනය මන්දගාමී වුවද, මෙම කාලය තුළ දී බැංකු අංශයෙහි ගුද්ධ විදේශීය වත්කම් සැලකිය යුතු ඉහළ යැම පුළුල් මුදල් වර්ධනය සඳහා දායක විය. මුදල් වෙළඳපොල තුළ පැවති ඉහළ අතිරික්ත ද්‍රව්‍යීලනාව එලඟයි ආර්ථික කටයුතු සඳහා සපයනු ලබන ගෙය ප්‍රසාරණය සඳහා උපයෝගී කර ගැනීම පිණීස වාණිජ බැංකු දිරිමත්

කිරීමේ පියවරක් ලෙස, 2014 සැප්තැම්බර මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව සිය නිත්‍ය තැන්පතු පහසුකම් සඳහා ප්‍රවේශය සීමා කරමින් වාණිජ බැංකු විසින් දින දේශීය මසකට වාර තුනකට වඩා නිත්‍ය තැන්පතු පහසුකම් හාවතා කිරීමේදී වාර්ෂිකව සියයට 5.00 ක විශේෂ පොල් අනුපාතිකයක් නියම කරන ලදී. වසරේ අවසාන භාගය වන විට පුළුල් මුදල් ප්‍රසාරණයට වැඩි වශයෙන් දායක වෙමින් වාණිජ බැංකු විසින් පොද්ගලික අංශයට සපයන ලද ගෙය වර්ධනය සියයට 8.8 ක් දක්වා ගක්තිමත් ලෙස යථා තත්ත්වයට පත් විය. 2014 වසරේදී රජයට ලබා දුන් ගුද්ධ ගෙය අයවැය මගින් ප්‍රකාශීන මට්ටමට වඩා වැඩි වූ නමුත් 2013 වසරට සාලේක්ෂව එහි ප්‍රසාරණය අඩු මට්ටමක පැවතුණි. ඇතැම් රාජ්‍ය සංස්ථා ගෙය ආපසු ගෙවනු ලැබීම හේතුවෙන් වසරේ මුළු කාලයේදී රාජ්‍ය සංස්ථාවලට ලබා දුන් ගෙය ප්‍රමාණය අඩු වුවද, 2014 වසරේදී රාජ්‍ය සංස්ථාවලට ලබා දුන් ගෙය ප්‍රමාණය ද ඉහළ ගියේය. ගෙය වර්ධනය යථා තත්ත්වයට පත්වීමත් සමඟ 2015 මාර්තු මස 02 වැනි දින සිට බලපෑවැන්වෙන පරිදි නිත්‍ය තැන්පතු පහසුකම් සඳහා ප්‍රවේශ වීම සීමා කිරීම යටතේ පැවති සියයට 5.00 ක විශේෂ පොල් අනුපාතිකය ඉවත් කෙරුණි. වෙළඳපොල පොල් අනුපාතිකවල හැකිරීම සහ උද්ධමනය අතර තොගැලීම සහ රටේ ආයෝජන අවගාතනා සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිඛිල් කරමින් 2015 අප්‍රේල් මස 15 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ගෙය පහසුකම් අනුපාතිකය, පිළිවෙළින්, සියයට 6.00 සහ 7.50 දක්වා පදනම් අංක 50 කින් අඩු කළේය.

## 7.2 ମୁଦ୍ରାରେ ପ୍ରତିକାଳିକ

2014 වසර තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව සාපේක්ෂ වගයෙන් ලිභිල් මූදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබූ අතර, එය 2004 වසරෙන් පසුව ලිභිල් මූදල් ප්‍රතිපත්තියක් අඛණ්ඩව ක්‍රියාත්මක වූ දිරිසකම කාලපරිච්ඡේය විය. 2014 ජනවාරි මස 02 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිමිලදී ගැනුම් අනුපාතිකය, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය<sup>1</sup> ලෙස ද, ප්‍රතිවිකුණුම් අනුපාතිකය, නිත්‍ය මාය පහසුකම් අනුපාතිකය<sup>2</sup> ලෙස ද නම් කරන ලදී. එසේම, මූදල් වෙළඳපොල තුළ පැවති ඉහළ ද්‍රව්‍යීක්‍රිතාව සැලකිල්ලට ගනිම්න් කෙටිකාලීන පොලී අනුපාතිකවල ස්ථායිකාව පවත්වා ගැනීම හා මූල්‍ය වෙළඳපොල තුළ අඩු පොලී අනුපාතික පරතරයක් පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2014 ජනවාරි 02 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි නිත්‍ය මාය පහසුකම් අනුපාතිකය සියයට 8.00 දක්වා පදනම් අංක 50 කින් පහළ දැමීම මගින් නිත්‍ය පොලී අනුපාතික කොරෝන්වේ පරතරය පදනම් අංක 150 ක් දක්වා අඩු කරන ලදී. එනැන් සිට වසර පුරු නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය මාය පහසුකම් අනුපාතිකය, පිළිවෙළින්, සියයට 6.50 සහ සියයට 8.00 මට්ටමේ තොවෙනස්ව පැවතුණු. තවද, මහ බැංකුවේ රුපියල් ගනුදෙනු සඳහා වන ඉන්‍ය මාය අවධානම සලකා බලමින්, වාණිජ බැංකුවලින් ද්‍රව්‍යීක්‍රිතාව අවශ්‍යතාව ඉවත් කරමින් 2014 පෙබරවාරි මස 01 දින සිට බලපැවැත්වෙන පරිදි නිත්‍ය තැන්පතු පහසුකම් සුරකුම් රහිතව සිදුකරනු ලබන පහසුකමක් බවට පත්කරන ලද අතර නිත්‍ය මාය පහසුකම් ගනුදෙනු තවදුරටත් සුරකුම් මත පදනම්ව සිදු කරන ලදී. මෙම ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අමතරව, විදේශීය අංශයේ වර්ධනය සැලකිල්ලට ගනිමින්, ඇතැම් කාණ්ඩාවලට අයත් මෝටර් රථ වාහන ආනයනයේ දී වාණිජ බැංකුවල විවෘත කළ යුතු මායවර ලිපිවලට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව 2013 අගෝස්තු 30 වන දින පතවන ලද සියයට 100 ක අවම මූදල් ආන්තික අවශ්‍යතාව 2014 ජනවාරි මස 02 වන දින සිට ඉවත් කරන ලදී.

<sup>1</sup> 2014 ජනවාරි 02 වැනි දන සිට පලදාවුන්ගේවන පරිදි බංඩ අදාළකිය තුළ අති එහින අධිකෝකී උපින්ලාභ අධ්‍යාපනයක නිමිත් දී ඇදා වන පහසු සිංහ අනුපාතිකය (Standing Deposit Facility Rate) ලියාවෙත වේ.

2 නිතා පහසුකම යටතේ එකැදි පදනම මත වාණිජ බැංක පමණ මත බැංචලුව ප්‍රතිඵිඛුම ගෙවනු ලබමි නිශ්චිත දී අදාළ වන පෙළ අනුපාකිකය නිතා නිය පහසුකම අනුව ප්‍රතිඵිඛුම (Standing Lending Facility Rate) වන අතර, එය මත බැංචලුව විසින් එක දින පදනම් එකැදිලාව බැංචලු පදනම් තිබුන් නිශ්චිත දී අදාළ ඉහළ සීමා අනුපාකිකය ලෙස කෙටුවා කරයි.

7.1 සංඛ්‍යා  
සටහන

## මැහකාලින මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග


දිනය	ත්‍රිඛලාරුගය
2012 පෙබරවාරි 03	ප්‍රතිමිලදී ගැනුම් අනුපාතිකය සහ ප්‍රතිවිකුණුම් අනුපාතිකය පදනම් අංක 50 කින්, පිළිවෙළලින් 7.50% සහ 9.00% දක්වා ඉහළ නාවන ලදී.
2012 පෙබරවාරි 09	විනිමය අනුපාතික තිරණය කිරීමේදී වඩාත් නාවනය ප්‍රතිමිලදී ප්‍රතිඵතියක් අනුගමනය කරන ලදී.
2012 මාරුත් 12	ලියාපෑදිව බැංකු වෙන සිය රුපියල් නෘති 18% කට හෝ රුපියල් මිලියන 800 කට සිලා තරා ලෙස නියෝගයක් නිකුත් කරන ලදී. එමගින් අරමුදල් එක්ස්ස් කොට පර්තය පියවන බැංකු සඳහා අමතර 5% ක් (23ක් හෝ රුපියල් මිලියනයක්) ලබාදෙන ලදී.
2012 අප්‍රේල් 05	ප්‍රතිමිලදී ගැනුම් අනුපාතිකය 7.75% දක්වා පදනම් අංක 25 කින් දී, ප්‍රතිවිකුණුම් අනුපාතිකය 9.75% දක්වා පදනම් අංක 75 කින් දී ඉහළ නාවන ලදී.
2012 දෙසැම්බර් 12	ප්‍රතිමිලදී ගැනුම් අනුපාතිකය සහ ප්‍රතිවිකුණුම් අනුපාතිකය පදනම් අංක 25 කින්, පිළිවෙළලින් 7.50% සහ 9.50% දක්වා අඩු කරන ලදී.
2012 දෙසැම්බර් 31	රුපියල්වලින් සහය ලද නාවන වියුතා මත පනවා තිබූ ඉහළ සීමාව අවසන් වීමට ඉක් අභ්‍යන්තර ලදී.
2013 මැයි 10	ප්‍රතිමිලදී ගැනුම් අනුපාතිකය සහ ප්‍රතිවිකුණුම් අනුපාතිකය පදනම් අංක 50 කින්, පිළිවෙළලින් 7.00% සහ 9.00% දක්වා, අඩු කරන ලදී.
2013 ජූනි 26	2013 ජූලි මස 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි ව්‍යවස්ථාපිත සාධන අවබෝනව ප්‍රතිභාෂක 2 කින් 6.00% දක්වා අඩු කරන ලදී.
2013 ඔක්තෝබර් 15	ප්‍රතිමිලදී ගැනුම් අනුපාතිකය සහ ප්‍රතිවිකුණුම් අනුපාතිකය පදනම් අංක 50 බැඳීන්, පිළිවෙළලින් 6.50% සහ 8.50% දක්වා අඩු කරන ලදී.
2014 ජනවාරි 02	ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරීබෝස් නිකාත පොලී අනුපාතික කොරීබෝස් ලෙස නම් කරන ලද අනර, මහ බැංකුවේ ප්‍රතිමිලදී ගැනුම් අනුපාතිකය සහ ප්‍රතිවිකුණුම් අනුපාතිකය, පිළිවෙළන්, නිකාත තැන්පත්තු පහසුකම් අනුපාතිකය සහ නිකාත මය පහසුකම් අනුපාතිකය ලෙස නම් කරන ලදී. නිකාත මය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 කින් 8.00% දක්වා අඩුකාරන ලදී.
2014 පෙබරවාරි 03	2014 පෙබරවාරි මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි නිකාත තැන්පත්තු පහසුකම් පුරුෂුම් රේඛිව සිටිව අඩු කරන ලදී.
2014 පැඕත්මීබර් 23	විටට වෙළදපොල කටයුතු සඳහා සහභාගිවන්නේ සඳහා වන 6.50% ක් වූ නිකාත තැන්පත්තු පහසුකම දිනයේ මසකට උපරිම අවස්ථා තුනක් දක්වා සිලා කරන ලදී. අවස්ථා තුන ඉක්මවා නිකාත තැන්පත්තු පහසුකම තැබ්වා කරන විටට වෙළදපොල කටයුතු සඳහා සහභාගිවන්නේ හට වාර්ශිකව 5.00% ක් වූ විශේෂ පොලී අනුපාතිකයක් පනවන ලදී.
2015 මාරුත් 02	5.00% විශේෂ නිකාත තැන්පත්තු පහසුකම් අනුපාතිකය ඉවත් කරන ලදී.
2015 ඇප්‍රේල් 15	නිකාත තැන්පත්තු පහසුකම් අනුපාතිකය හා නිකාත මය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 කින්, පිළිවෙළන්, 6.00% සහ 7.50% දක්වා අඩු කරන ලදී.

මැයි 2024 මහ බැංකුව

ආර්ථික සහ මිල ස්ථානීකාව අඛණ්ඩව පවත්වාගෙන යුතු සඳහා මුදල් ප්‍රතිපත්ති මෙහෙයුම් රාමුව යොමු වූ අතර, මුදල් ප්‍රතිපත්ති සම්පාදනයට අවශ්‍ය මගපෙන්වීම සඳහා අතරමැදි ඉලක්කය ලෙස තවදුරටත් පුළුල් මුදල් යොදා ගැනුණි. පුළුල් මුදල් සැපයුමේ වර්ධනය වසර අවසානයේ දී සියයට 14 ක් වනු ඇතැයි වසර ආරම්භයේ දී අපේක්ෂා කරන ලද අතර, එට සමාන වේගයකින් පොද්ගලික අංශයට ලබා දෙන තෙය වර්ධනය වනු ඇතැයි ද අපේක්ෂා කරන ලදී. කෙසේ වෙතත්, පුළුල් මුදල් ප්‍රසාරණය යම්තාක් දුරකට මන්දගාමී කරමින්, වසරේ පළමු මාස අට තුළ දී පොද්ගලික අංශයට ලබා දුන් තෙය වර්ධනය අපේක්ෂිත මට්ටමට වඩා පහළ මට්ටමක පැවතුණි. 2013 වසරේ සිට ජාත්‍යන්තර රන් මිල ගණන් පහළ යැමට ප්‍රතිචාර වශයෙන් රන් උකස් තෙය අඩු විම, පොද්ගලික අංශයට ලබා දුන් තෙය වර්ධනය මන්දගාමී වීමත ප්‍රධාන වශයෙන් හේතු විය. මිට අමතරව, විකල්ප මූල්‍යන මූලාශ්‍ර සඳහා පොද්ගලික අංශයට ඇති අවස්ථා වැඩිවීම මෙන්ම පොද්ගලික අංශය විසින් අභ්‍යන්තර මූල්‍යන ප්‍රහව භාවිතය ද මන්දගාමී තෙය වර්ධනයට හේතු විය. කෙසේ වුවද, පොද්ගලික අංශයට ලබා දුන් තෙයයි අඩු වර්ධනය මගින් පුළුල් මුදල් මත ඇති කළ බලපෑම අවම කරමින්, වසරේ මෙම කාලය තුළ දී ගුද්‍ය විදේශීය වත්තම් සැලකිය යුතු ලෙස ඉහළ ගිය ද පොද්ගලික අංශයට ලබා දුන් තෙය අපේක්ෂිත මට්ටමට වඩා අඩු වර්ධනයක් පෙන්වුම් කිරීම හේතුවෙන්, 2014 වසර සඳහා වූ මුදල් සමස්ත ප්‍රරෝක්තින සංශෝධනය කිරීම අවශ්‍ය විය. ඒ අනුව, වාර්ෂික මුදල් වැඩසටහනෙහි සංශෝධන ප්‍රරෝක්තිනවලට අනුව, 2014 වසර සඳහා පුළුල් මුදලවල සාමාන්‍ය වර්ධනය, පෙර ප්‍රරෝක්තිනය කරන ලද සියයට 14 සිට සියයට 13.5 දක්වා අඩු කරන ලදී. මෙම ප්‍රරෝක්තින සමග සැසදීමේදී 2014 වසරේ දී පුළුල් මුදලවල සාමාන්‍ය වර්ධනය සියයට 13.3 ක් වූ අතර, 2014 වසර අවසානය වන විට වාර්ෂික උක්ෂණමය පදනම මත පුළුල් මුදල් වර්ධනය සියයට 13.4 ක් විය.

පොද්ගලික අංශය සඳහා වන තෙය සැපයුම ඉහළ නැංවීම පිණිස මුදල් වෙළඳපොලු පවතින ඉහළ අතිරික්ත ද්‍රව්‍යීලතාව උපයෝගනය කිරීම සඳහා වාණිජ බැංකු දිරිමත් කිරීමේ අරමුණු සහිතව ශ්‍රී ලංකා මහ බැංකුව විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළේය. මුදල් වෙළඳපොලු තුළ ඉහළ අතිරික්ත ද්‍රව්‍යීලතාවක් පැවතිය ද, වසරේ මුදල් කාලය තුළ දී

තෙය පොලී අනුපාතික අපේක්ෂිත පරිදි අඩු නොවූ අතර පොද්ගලික අංශයට ලබා දුන් තෙය වර්ධනය මන්දගාමීව පැවතුණි. මේ අතර, විවට වෙළඳපොලු සහභාගිවන්නන් විසින් ඔවුන්ගේ අතිරික්ත ද්‍රව්‍යීලතාව තෙය ලබා දීම සඳහා භාවිතා කරනු වෙනුවට සියයට 6.50 ක් වූ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය යටතේ අඛණ්ඩව මහ බැංකුවේ තැන්පත් කිරීම සිමා කිරීම සහ එලඟුයි ආර්ථික කටයුතුවලට තෙය සැපයීම පිණිස එම අතිරික්ත ද්‍රව්‍යීලතාව යෙදුවීම සඳහා වාණිජ බැංකු දිරිගැනීමේ අරමුණින් 2014 සැප්තැම්බර මස 23 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි විවට වෙළඳපොලු සහභාගි වන්නන් හට සියයට 6.50 ක නිත්‍ය තැන්පතු පහසුකම් භාවිත කළ නැඩි අවස්ථා ගණන දින ද්‍රේශීත මසකට වාර තුනක් දක්වා සිමා කරන ලදී ඒ අනුව, විවට වෙළඳපොලු සහභාගිවන්නකු විසින් මසකට තුන් වතාවකට වඩා නිත්‍ය තැන්පතු පහසුකම් භාවිතා කිරීමේ ද වාර්ෂිකව සියයට 5.00 ක විශේෂ පොලී අනුපාතිකයක් නියම කරන ලදී. මේ අතර, 2014 සැප්තැම්බර මාසයේ ඉතිරි කාලපරිච්ඡේදය තුළ සියයට 6.50 ක් වූ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය යටතේ විවට වෙළඳපොලු සහභාගි වන්නකු හට ප්‍රවේශ විය නැඩි අවස්ථා ගණන දෙකක් දක්වා සිමා කරන ලදී. නිත්‍ය තැන්පතු පහසුකම් සඳහා වූ ප්‍රවේශය සිමා කිරීමේ වතු ප්‍රතිඵලයක් ලෙස සියයට 5.00 විශේෂ පොලී අනුපාතිකය, නිත්‍ය පොලී



අනුපාතික කොරිබේවේ පහළ සීමාව බවට පත්විය. ඒ හේතුවෙන් ඒක්සෑන් මුදල් වෙළඳපොල පොලී අනුපාතික තිතා තැන්පතු පහසුකම් අනුපාතිකයටත් වඩා අඩු වූ අතර අනෙකුත් වෙළඳපොල පොලී අනුපාතික ද සැලකිය යුතු ලෙස පහළ වැටුණි. ඒ අනුව, තිතා තැන්පතු පහසුකම් සඳහා ප්‍රවේශය සීමා කිරීමත් සමග, බරිත සාමාන්‍ය ඒක්සෑන් මුදල් අනුපාතිකය, 2014 මක්තේබර් මස ආරම්භයේ දී සියයට 5.72 ක් දක්වා අඩු විය.

වසර පුරා ක්‍රියාත්මක වූ සාපේක්ෂ වශයෙන් ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය හේතුවෙන් තැන්පතු පොලී අනුපාතික අධික ලෙස අඩු නොවී බැංකු පොලී අනුපාතික පරතරය තවදුරටත් අඩුවතු ඇතැයි අපේක්ෂා කෙරිණි. වෙළඳපොල මාය පොලී අනුපාතික තවදුරටත් පහත හෙළිමට ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති හේතු වූ අතර, කොට්කාලීන පොලී අනුපාතික ව්‍යුහයේ පහැදිලි අඩු වීමක් දක්නට ලැබුණි. මාය වර්ධනය ඉහළ දැමීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන්, විශේෂයෙන්ම 2014 වසර අවසාන මාස හතර තුළ දී, වාණිජ බැංකු විසින් පොදුගලික අංශයට ලබා දුන් මාය ප්‍රසාරණය වීම ආරම්භ විය. ඒ අනුව, වාණිජ බැංකු විසින් පොදුගලික අංශයට ලබා දුන් මාය වර්ධනය යටා තත්ත්වයට පත්වීම හේතුවෙන් සහ එක් දින පොලී අනුපාතික, තිතා පොලී අනුපාතික කොරිබේවා ඇතුළත ස්ථාවර කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව 2015 මාර්තු 02 වැනි දින සිට බලපෑවැන්වෙන පරිදි තිතා තැන්පතු පහසුකම් මත පැහැදු සීමා ඉවත් කෙලේය. එමත්ම, වෙළඳපොල පොලී අනුපාතිකවල හැසිරීම සහ උද්ධාමනය අතර නොගැලීම සහ රටේ ආයෝජන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් 2014 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව, තිතා තැන්පතු පහසුකම් අනුපාතිකය හා තිතා මාය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 කින් අඩු කෙලේය.

මනාව පාලනය කරන ලද ඉල්ලුම් පිඩින සහ සිනකර ජාත්‍යන්තර හායේ මිල ගණන් හේතුවෙන්, 2014 වසර පුරා පාරිභෝගික මිල උද්ධාමනය අඩු තනි අංශයක මට්ටමේ පැවතුණි. කොළඹ පාරිභෝගික මිල දැරුණකයේ (කො.පා.ම්.ද. පදනම් වසර 2006/07=100) වාර්ෂික ලක්ෂණමය වෙනස මගින් මනිනු ලබන මත්‍යපිට උද්ධාමනය, 2012 වසර අවසානයේ පැවති සියයට 9.2 සහ 2013 දෙසැම්බර් මස පැවති සියයට 4.7 හා සාපේක්ෂව, 2014 වසර අවසානයේ දී සියයට 2.1 ක අඩු මට්ටමක පැවතුණි. වාර්ෂික සාමාන්‍ය මත්‍යපිට උද්ධාමනය ද 2012 වසර අවසානයේ

පැවති සියයට 7.6 සහ 2013 දෙසැම්බර් මාසයේ පැවති සියයට 6.9 සිට 2014 දෙසැම්බර් මාසයේ දී සියයට 3.3 ක් දක්වා පහත වැටුණි. වසර අවසාන කාර්මුව තුළ දී සිදු කෙරුණු විදුලිබල සහ ඉන්ධනවල පරිපාලන මිල ගණන් සංශේෂනය, උද්ධාමනය සැලකිය යුතු ලෙස අඩුවීම කෙරෙහි වැඩි වශයෙන් ආයක විය. අයහාත් කාලගුණික තත්ත්ව හේතුවෙන් මිල පිඩිනයක් ඇති වන පරිදි සැපුම් තත්ත්වයෙහි කිසියම් පසුබැංක් අපේක්ෂා කෙරුණු නමුදු, සහල් ආනයනය දිරිමත් කරමින් කරන ලද තීරුබදු සංශේෂනය ද ඇතුළත් පුරුවේපායික ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග, ආහාර මිල උද්ධාමනය පාලනය කිරීමට වැඩි වශයෙන් ආයක විය. මේ අතර, යටිදුරි උද්ධාමන පිඩිනය සාපුව මනිනු ලබන සහ ඉහළ විවෘතයෙකින් යුතු මිල ගණන් මෙන්ම පරිපාලන මිල ගණන් සහිත ඇතැම් තෝරාගත් හායේ අයිතම බැහැර කොට ගණනය කෙරෙන මූලික උද්ධාමනය, මනාව පාලනය වූ ඉල්ලුම් පිඩින පිළිබුම් කරමින් වසර තුළ දී අඩු මට්ටමක පැවතුණි. ඒ අනුව, 2014 අගෝස්තු මාසයේ දී වාර්ෂික ලක්ෂණමය පදනම මත සියයට 3.9 ක් උපරිමයක් ලෙස වාර්තාවූ මූලික උද්ධාමනය, ඉන් අනතුරුව අඩු වීමේ ප්‍රවණතාවක් අඛණ්ඩව පවත්වා ගනු ලැබූ අතර, 2012 වසර අවසානයේ පැවති සියයට 7.6 සහ 2013 වසර අවසානයේ පැවති සියයට 2.1 හා සාපේක්ෂව 2014 දෙසැම්බර් මස අවසානයේ දී සියයට 3.2 ක් විය. වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධාමනය ද, 2013 අවසානයේ දී පැවති සියයට 4.4 සිට 2014 අවසානයේ දී සියයට 3.5 දක්වා පහත වැටුණි.


2014 වසර තුළ දී මහජනතාවගේ සහ වෙළඳපොල සහභාගිවන්නන්ගේ දැනුම්වත්හාවය වැඩිදියුණු කිරීම සහ මුදල් ප්‍රතිපත්ති තීරණවල පාරදාශ්‍යහාවය ඉහළ නැවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සිය සන්නිවේදන ප්‍රතිපත්තිය පුළුල් ලෙස යොඟ ගැනීමට අඛණ්ඩව කටයුතු කළේය. “2014 සහ ඉන් දැනිරිය සඳහා වූ මුදල් සහ මූල්‍ය අංශයේ ප්‍රතිපත්ති පෙර දැක්ම” තුළින් සිය පුළුල් ප්‍රතිපත්ති සහ උපායමාර්ග පුරුව වශයෙන් නිවේදනය කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව වසර ආරම්භයේ දී කටයුතු කළේය. සියලුම පාර්ශ්වකරුවන්ගේ ප්‍රයෝගනය පිණිස ප්‍රධාන සාර්ව ආර්ථික ප්‍රවණතාවල තොරතුරු සන්නිවේදනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිතිපතා සහ කාලීන ප්‍රකාශ නිකුත් කිරීම, මාධ්‍ය සාකච්ඡා මෙන්ම සම්මත්තු සහ දේශන පැවත්වීම සිදු කරන ලදී. සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳව කාලීන ප්‍රවත්තන නිවේදන නිකුත් කරන ලද අතර, වාර්ෂික වාර්තාව සහ මැතකාලීන ආර්ථික ප්‍රවණතා ද

ඇතුළත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රකාශන මගින් පුද්ගල් පදනමකින් යුතුව තොරතුරු බෙදාහැරීම සඳහා පහසුකම් සපයන ලදී. තොරතුරු බෙදාහැරීමේ ක්‍රියාවලිය තවදුරටත් පුද්ගල් කිරීමේ අරමුණින්, ප්‍රයෝගනවත් ආර්ථික තොරතුරුවල සාරාගයකින් සමන්වීන සාර්ථක ආර්ථික ප්‍රස්ථාර ගොනුවක් මහ බැංකු නිල වෙත අඩවියේ ප්‍රකාශනයට පත් කිරීමට ද 2014 වසරේ දී මහ බැංකුව කටයුතු කළේය.

### 7.3 මුදල් හා ගාස සමස්කතවල ප්‍රවණතා

#### මුදල් වෙළඳපාල ද්‍රව්‍යිතාව

දේශීය මුදල් වෙළඳපාල තුළ අතිරික්ත ද්‍රව්‍යිතාව 2014 වසර මුළුල්ලේම ඉහළ මට්ටමක පැවතුණි. වසර තුළ දී මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළඳපාලෙන් විදේශ විනිමය මිලදී ගැනීම හේතුවෙන් වෙළඳපාල ද්‍රව්‍යිතාව තවදුරටත් ඉහළ යියේය. 2014 වසරේ දී මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳපාලෙන් එ.ඡ. බොලර් මිලියන 545 ක පමණ ගුද්ධ මිලදී ගැනීම සිදු කිරීම හේතුවෙන් දේශීය මුදල් වෙළඳපාල වෙත තිබුත් කරන ලද ද්‍රව්‍යිතාව රුපියල් බිලියන 71 ක් පමණ විය. මේ අමතරව, මහ බැංකුව වාණිජ බැංකු සමග විදේශ විනිමය පූවමාරු ගිවිසුම්වලට එලැංකීම තුළින් සහ 2014 ජනවාරි මාසයේ දී තිබුත් කරන ලද ජාත්‍යන්තර ස්ථේවරීත්ව බැඳුම්කර තිබුතුවට අදාළව ලැබුණු විදේශ විනිමයවලින් කොටසක් මිලදී ගැනීම තුළින් දේශීය මුදල් වෙළඳපාල වෙත අතිරික්ත ද්‍රව්‍යිතාව මුදාහැරීණ. 2014 වසර තුළ, එක්දින අතිරික්ත ද්‍රව්‍යිතාව රුපියල් බිලියන 0.9 සිට රුපියල් බිලියන 107.2 දක්වා පරාසයක පැවති අතර වසර තුළ සාමාන්‍ය




ද්‍රව්‍යිතාව රුපියල් බිලියන 29.1 ක් විය. මේ අතර, දේශීය මුදල් වෙළඳපාලෙහි පැවති සමස්ත අතිරික්ත ද්‍රව්‍යිතාව 2013 වසර අවසානයේ වූ රුපියල් බිලියන 71.7 සමඟ සැසදීමේ දී 2014 වසර අවසානය වන විට රුපියල් බිලියන 330.9 ක් විය.

2014 වසර තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව අතිරික්ත ද්‍රව්‍යිතාව දෙදානික, කෙටිකාලීන සහ දිගුකාලීන පදනම මත අඛණ්ඩව අවශ්‍යතා කළේය. එක්දින පොලී අනුපාතිකවල අනවාය විවෘතයක් ඇති තොකාට, එක්දින ද්‍රව්‍යිතාව අනිමත මට්ටමක පවත්වා ගැනීමේ අරමුණ ඇතිව විවෘත වෙළඳපාල කටයුතු පවත්වාගෙන යන ලදී. වෙළඳපාල අතිරික්ත ද්‍රව්‍යිතාව අවශ්‍යතා කිරීම සඳහා 2014 වසරේ දී කාලීන ප්‍රතිමිලදී ගැනුම් වෙනස්දේසි මෙන්ම, හාන්ඩ්ඩාර බිල්පත් ස්ථාවර පදනම මත විකිණීම ද සිදු කරන ලදී. මේ අතර, 2014 වසර අවසානයේ පැවති රුපියල් බිලියන 330.9 ක් වූ සමස්ත ද්‍රව්‍යිතාව හා සැසදීමේ දී මහ බැංකුව සතු රාජ්‍ය සුරක්ෂිත තොගයෙහි විටිනාකම රුපියල් බිලියන 121.8 ක් ලෙස සාපේක්ෂව අඩු මට්ටමක පැවතිම හේතුවෙන්, අතිරික්ත ද්‍රව්‍යිතාව පාලනය කිරීම සඳහා රාජ්‍ය සුරක්ෂිත තොගයෙහි වැඩිහිටි වැඩසටහන යටතේ සේවක අර්ථසාකච අරමුදලෙන් තොගය ලබා ගත් හාන්ඩ්ඩාර බැඳුම්කර හාවිතා කරන ලදී. 2014 වසරේ දී ද්‍රව්‍යිතාව කළමනාකරණ තවදුරටත් ගක්තිමත් කිරීම සඳහා ද ක්‍රියාමාර්ග කිහිපයක් ගන්නා ලදී. ඒ අතර, මහ බැංකුවේ ගුනා ගාස අවදානම සලකා බලමින් නිතිය තැන්පතු පහසුකම් සුරක්ෂිත රහිතව සිදු කිරීමට තීරණය කරන ලදී. මේ අමතරව, පොදුගලික අංශය වෙත සපයන ලද ගාස වර්ධනය මත්දායාලී වීම හෙමුවේ නිතිය තැන්පතු පහසුකම් සඳහා ප්‍රවේශ වීම 2014 සැප්තැම්බර මාසයේ දී සීමා කරන ලද අතර, දෙදානික විවෘත වෙළඳපාල කටයුතු විසර පුරා අඛණ්ඩව පවත්වාගෙන යන ලදී. 2014 වසර තුළ දී නිතිය පහසුකම් යටතේ අවශ්‍යතා කිරීම සඳහා උග්‍රීතිය ප්‍රමාණය ඉහළ යැම ප්‍රධාන ව්‍යාපයක් නිතිය තැන්පතු ප්‍රමාණය හේතුවෙන් හේතු විය.


#### සංචිත මුදල්

2013 වසර අවසානයේ දී වාර්ෂික ලක්ෂණය පදනම මත සියයට 0.9 ක සුළු වර්ධනයක් වාර්තා කළ දෙදානික සංචිත මුදල් සැපැයුම 2014 අවසානය වන විට සියයට 18.3 කින් වර්ධනය විය. සංචිත මුදල් සැලකිය යුතු ලෙස ඉහළ යැම සඳහා ව්‍යවහාර මුදල් සැලකිය යුතුවා කරන ලදී. 2014 වසරේ දී ද්‍රව්‍යිතාව කළමනාකරණ තවදුරටත් ගක්තිමත් කිරීම සඳහා ද ක්‍රියාමාර්ග කිහිපයක් ගන්නා ලදී. ඒ අතර, මහ බැංකුවේ ගුනා ගාස අවදානම සලකා බලමින් නිතිය තැන්පතු පහසුකම් සුරක්ෂිත රහිතව සිදු කිරීමට තීරණය කරන ලදී. මේ අමතරව, පොදුගලික අංශය වෙත සපයන ලද ගාස වර්ධනය මත්දායාලී වීම 2014 සැප්තැම්බර මාසයේ දී සීමා කරන ලද අතර, දෙදානික විවෘත වෙළඳපාල කටයුතු විසර පුරා අඛණ්ඩව පවත්වාගෙන යන ලදී. 2014 වසර තුළ දී නිතිය පහසුකම් යටතේ අවශ්‍යතා කිරීම සඳහා උග්‍රීතිය ප්‍රමාණය ඉහළ යැම ප්‍රධාන ව්‍යාපයක් නිතිය තැන්පතු ප්‍රමාණය හේතුවෙන් හේතු විය.



අඩු තැන්පත් පොලී අනුපාතික පවතින වාතාවරණයක් තුළ මුදල් ලග තබා ගැනීමේ ආච්ස්‌රික පිරිවය අඩුවීම හේතුවෙන් ව්‍යවහාර මුදල් සංසරණය ඉහළ ගියේය. උත්සව සමය මෙන්ම, 2015 ජනාධිපතිවරණ කටයුතු හේතු කොට ගෙන මුදල් සඳහා වූ ඉල්පුම ඉහළ යැම හේතුවෙන් වසර අවසානය වන විට සංසරණයේ පැවති ව්‍යවහාර මුදල් ප්‍රමාණය තවදුරටත් ඉහළ ගියේය. ඒ අනුව, ව්‍යවහාර මුදල් සංසරණය 2013 වසරේද පැවති රුපියල් බිලියන 339.8 හා සැසැලීමේද දී 2014 වසරේද රුපියල් බිලියන 416.9 දක්වා රුපියල් බිලියන 77.1 කින් වර්ධනය විය. 2013 ජූලි මාසයේද දී ව්‍යවස්ථාපිත සංවිත අවශ්‍යතාව සියයට 8 සිට සියයට 6 දක්වා පහළ දැමීම හේතුවෙන් 2013 වසරේද දී වාර්ෂික ලක්ෂාමය පදනම මත සියයට 10.5 කින් අඩු වූ මහ බැංකුව සතු වාණිජ බැංකු තැන්පත් චට්ඨාකම 2014 වසරේද දී රුපියල් බිලියන 161 ක් දක්වා සියයට 8.2 කින් වර්ධනය විය. මේ අතර, 2014 වසරේ පළමු කාර්තු දෙක තුළ දී කාර්තුමය සාමාන්‍ය සංවිත මුදල්වල වාර්ෂික ලක්ෂාමය වර්ධනය මත්දාමී විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, 2014 වසරේ පළමු සහ දෙවන කාර්තුවේද දී සංවිත මුදල්වල කාර්තුමය සාමාන්‍යය, පිළිවෙළින්, සියයට 0.5 කින් සහ සියයට 1.0 කින් රුපියල් බිලියන 497.6 ක් හා රුපියල් බිලියන 523.8 ක් දක්වා සුළු වශයෙන් වර්ධනය විය. කෙසේ වෙතත්, 2013 වසරේ ජූලි මාසයේද දී ව්‍යවස්ථාපිත සංවිත අනුපාතය අඩු කිරීමෙන් ඇති වූ පාදක බලපෑම හේතුවෙන් 2014 වසරේ අවසාන කාර්තු දෙකෙහි සංවිත මුදල්වල සාමාන්‍යය සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. ඒ අනුව, 2014 වසරේ තෙවන සහ සිව්වන කාර්තුවල දී සංවිත මුදල්වල කාර්තුමය සාමාන්‍යය, පිළිවෙළින්, සියයට 14.3 කින් සහ 16.5 කින් රුපියල් බිලියන 531.3 ක් හා රුපියල් බිලියන 557.9 ක් දක්වා වර්ධනය විය.

වත්කම් අනුව සලකා බැලීමේද දී 2014 වසර තුළ දී සංවිත මුදල් වර්ධනය සඳහා මහ බැංකුවේ ගුද්ධ විදේශීය වත්කම් වර්ධනය මුළුමනින්ම ආයක වී ඇත. මහ බැංකුවේ ගුද්ධ විදේශීය වත්කම් 2013 වසරේ පැවති රුපියල් බිලියන 529.1 හා සැසැලීමේද දී 2014 වසරේද දී රුපියල් බිලියන 688 ක් දක්වා රුපියල් බිලියන 158.9 කින් ඉහළ ගියේය. ගුද්ධ විදේශීය වත්කම් ඉහළ යැම සඳහා මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළඳපාලෙන් විදේශ විනිමය මිලදී ගැනීම්, ජාත්‍යන්තර ස්වේච්ඡන්ව බැංකුමිකර නිකුත්වට අභ්‍යන්තර ලද විනිමයවලට එලැයිම හේතුවිය. මහ බැංකුවේ ගුද්ධ දේශීය වත්කම්වල අඩුවීම 2013 වසරේ වාර්තා කළ රුපියල් බිලියන 128 හා සාපේක්ෂව 2014 වසරේද දී රුපියල් බිලියන 70 ක් දක්වා සීමා වුවද, පෙර වසරේද මෙන්ම 2014 වසර තුළ දී ද මහ බැංකුවේ ගුද්ධ දේශීය වත්කම් අඛණ්ඩව පහළ ගියේය. මහ බැංකුව විසින් රජය වෙත ලබාදුන් ගුද්ධ හෝ ප්‍රමාණය ඉහළ ගිය ද, අනෙකුත් වශයෙන් රුපියල් බිලියන 107 කින් පමණ සැලකිය යුතු ලෙස ඉහළ යැම, වසර තුළ දී ගුද්ධ දේශීය වත්කම් පහළ යැමට හේතු විය. මහ බැංකුව විසින් රජය වෙත ලබාදුන් තාවකාලික අත්තිකාරම් ඉහළ යැම හේතුවෙන් 2014 වසරේද මහ බැංකුව විසින් රජය වෙත ලබා දුන් ගුද්ධ හෝ ප්‍රමාණය රුපියල් බිලියන 35.7 කින් ඉහළ ගියේය. ඒ අතරම, මහ බැංකුව සතු හාණ්ඩාගාර බිල්පත් තොගය අඩුවීම හේතු කොට ගෙන මුදල් වෙළඳපාල අකිරික්ත ද්‍රව්‍යීලතාව අවශ්‍යාත්‍යය කිරීම සඳහා මහ බැංකුව විසින් හෝ ප්‍රමාණය බැංකුමිකර යොදා ගැනීම හේතුවෙන් මහ බැංකුවේ අනෙකුත් වශයෙන් ඉහළ ගියේය. මහ බැංකුව සතු



## 7.2 සංඛ්‍යා සටහන

## මුදල් සමස්තවල ප්‍රවණතා

රුපියල් බිලියන

අයිතමය	2013 අවසානයට	2014 අවසානයට (රු)	වෙනස			
			2013 ප්‍රමාණය	%	2014 ප්‍රමාණය	%
1. සමස්ත ව්‍යවහාර මුදල් එකතුව	339.8	416.9	21.7	6.8	77.1	22.7
1.1 මහජනය වෙතැනි ව්‍යවහාර මුදල්	264.6	329.4	13.1	5.2	64.8	24.5
1.2 වාණිජ බැංකු වෙතැනි ව්‍යවහාර මුදල්	75.2	87.5	8.6	13.0	12.3	16.4
2. මහ බැංකුව වෙතැනි රාජ්‍ය නියෝගීත ආයතනවල තැන්පතු (ඇ)	148.8	161.0	-17.5	-10.5	12.2	8.2
3. මහ බැංකුව වෙතැනි රාජ්‍ය නියෝගීත ආයතනවල තැන්පතු (ඇ)	...	...	...	...	...	...
4. සංචිත මුදල් (1+2+3)	<b>488.6</b>	<b>577.9</b>	<b>4.2</b>	<b>0.9</b>	<b>89.3</b>	<b>18.3</b>
5. වාණිජ බැංකු වෙතැනි මහජනය සහ ඉල්ලුම් තැන්පතු	220.0	282.7	21.5	10.8	62.8	28.5
6. පටු මුදල් සැපයුම, M <sub>1</sub> (1.1 + 5)	<b>484.6</b>	<b>612.2</b>	<b>34.5</b>	<b>7.7</b>	<b>127.6</b>	<b>26.3</b>
7. මහජනය සහ වාණිජ බැංකු වෙතැනි කාලීන සහ ඉවිරිකිරීමේ තැන්පතු	2,574.2	2,848.4	431.1	20.1	274.2	10.7
8. පුලුල් මුදල් සැපයුම, M <sub>2</sub> (6+7)	<b>3,058.8</b>	<b>3,460.6</b>	<b>465.6</b>	<b>18.0</b>	<b>401.8</b>	<b>13.1</b>
9. ගෙවන දි විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු (ඇ)	359.1	415.3	23.2	6.9	56.2	15.7
10. ජ්‍යෙෂ්ඨ පුලුල් මුදල් සැපයුම, M <sub>2b</sub> (8+9)	<b>3,417.9</b>	<b>3,875.9</b>	<b>488.8</b>	<b>16.7</b>	<b>458.0</b>	<b>13.4</b>
මුදල් ගණකය, M <sub>2b</sub>	<b>7.00</b>	<b>6.71</b>				
සංසරණ ප්‍රමේණය, M <sub>2b</sub> (ඇ)	<b>2.71</b>	<b>2.70</b>				

(ඇ) චාවකාලීන

(ඇ) මහ බැංකුව වෙතැනි රාජ්‍ය නියෝගීත ආයතනවල තැන්පතු 2013 වසර අවසානයේ දී රුපියල් බිලියන 4.7 ක් ලෙසද, 2014 අවසානයේ දී රුපියල් බිලියන 7.3 ක් ලෙසද පැවතුණි.

(ඇ) අත්‍යවරු බැංකු එකකවල තෙවැකි තැන්පතු සහ දේශීය බැංකු එකකවල විදේශ ව්‍යවහාර මුදල් තැන්පතුවලින් දේශීය වගකීම ලෙස භාද්‍යනායේ කොටස ඇතුළත් වේ.

(ඇ) වසර තුළදී මුදලයේ සංසරණ ප්‍රමේණය

මුදය: ආර්ථික මාර්ශ්‍ය ප්‍රතිචාර මුදල

භාණ්ඩාගාර බිඳීපත් තොගය (ප්‍රතිමිලදී ගැනුම නැර) 2012 වසරේ පැවති රුපියල් බිලියන 168.2 හා සාපේක්ෂව 2013 වසර අවසානය වන විට රුපියල් බිලියන 5.2 ක් දක්වා රුපියල් බිලියන 163 කින් අඩු වූ අතර, එය 2014 වසර අවසානය වන විට රුපියල් බිලියන 6.1 ක් ලෙස අඩ්‍යෙන්ව අඩු මට්ටමක පැවතුණි.

අඩු පොලී අනුපාතික වාතාවරණය යටතේ ව්‍යවහාර මුදල් සහ තැන්පතු අතර අනුපාතය ඉහළ යැම හේතුවෙන්, සංචිත මුදල් සහ පුලුල් මුදල් සැපයුම අතර සම්බන්ධතාව පිළිබඳ කෙරෙන මුදල් ගණකය 2014 අවසානයේ දී අඩු විය. ඒ අනුව, පුලුල් මුදල් ගුණකය, 2013 වසර අවසානයේ දී පැවති 7.00 හා සාපේක්ෂව 2014 අවසානය වන විට 6.71 ක් විය. කෙසේ වෙතත්, සාමාන්‍යය වශයෙන් ගත් කළ මුදල් ගුණකය 2013 වසරේ පැවති 6.64 සමග සැසැදීමේ දී 2014 වසරේ දී 6.93 ක් විය.

**පැවති මුදල් සැපයුම (M<sub>1</sub>)**

මහජනය වෙතැනි ව්‍යවහාර මුදල් සහ ඉල්ලුම් තැන්පතු ඇතුළත් පැවති මුදල් සැපයුමේ වාර්ෂික ලක්ෂණය වර්ධනය 2013 වසර අවසානයේ පැවති

සියයට 7.7 හා සැසැදීමේ දී 2014 වසර අවසානය වන විට සියයට 26.3 ක් ඉහළ වර්ධනයක් වාර්තා කළේය. 2014 වසරේ ජනවාරි සහ මික්නේස්බර් අතර කාලය තුළ පැවති මුදල් සැපයුමේ වාර්ෂික ලක්ෂණය වර්ධනයේ සාමාන්‍යය සියයට 14 ක් වූ තමුන්, 2014 වසරේ අවසාන මාස දෙක තුළ එහි වර්ධනය සියයට 25 ඉක්මවූ අතර එය 2014 වසරේ වාර්තා වූ පවති මුදල් සැපයුමෙහි සමස්ත වාර්ෂික වැඩිවෙළන් අඩකට පමණ දායක විය. 2015 ජනවාරි මස පැවති ජනාධිපතිවරණයට අදාළ වියදම් සහ උත්සව සමයේ ඇතිවූ ඉල්ලුම් හේතුවෙන් ව්‍යවහාර මුදල් සැසැරණය ඉහළ යැම, 2014 වසරේ අවසාන භාගයේ දී පැවති මුදල් සැපයුම් සැලකිය යුතු ලෙස ඉහළ යැමට හේතු විය. මහජනය වෙතැනි ව්‍යවහාර මුදල්වල වාර්ෂික ලක්ෂණය පදනම මත වර්ධනය, 2013 වසර අවසානයේ පැවති සියයට 5.2 සිට 2014 වසර අවසානයේ දී සියයට 24.5 ක් දක්වා ඉහළ වියේය. මේ අතර, අඩු පොලී අනුපාතික පරිසරය සහ 2014 වසරේ අවසානයේ කාලීන වශයෙන් ඇති වූ ඉල්ලුම් හේතුවෙන්, මහජනය වෙතැනි ඉල්ලුම් තැන්පතුවල වාර්ෂික ලක්ෂණය පදනම මත වර්ධනය, 2013 වසර අවසානයේ පැවති සියයට 10.8 හා සාපේක්ෂව 2014

### 7.3 සංඛ්‍යා සටහන

#### සංචිත මුදල් සහ පුළුල් මුදල් ( $M_{2b}$ ) සඳහා තුළුණ් සාධක (මුදල් කමිෂනය අනුව ගණනය කරන ලදී)

රුපියල් බිලයන

අයිතිමය	2013 අවසානයට (ආ)	2014 අවසානයට (ආ)	වෙනස			
			ප්‍රමාණය	%	ප්‍රමාණය	%
සංචිත මුදල්	<b>488.6</b>	<b>577.9</b>	<b>4.2</b>	<b>0.9</b>	<b>89.3</b>	<b>18.3</b>
මහ බැංකුවේ ඉදිධි විදේශීය වත්කම්	529.1	688.0	132.7	33.5	158.9	30.0
මහ බැංකුවේ ඉදිධි දේශීය වත්කම්	- 40.5	- 110.1	- 128.4	- 146.1	- 69.6	171.6
පුළුල් මුදල් ( $M_{2b}$ )	<b>3,417.9</b>	<b>3,875.9</b>	<b>488.8</b>	<b>16.7</b>	<b>458.0</b>	<b>13.4</b>
ඉදිධි විදේශීය වත්කම්	- 76.3	15.1	- 50.5	- 195.5	91.5	- 119.8
මුදල් ඇධිකරීන්	529.1	688.0	132.7	33.5	158.9	30.0
ඩානිජ බැංකු	- 605.5	- 672.9	- 183.2	- 43.4	- 67.4	11.1
ඉදිධි දේශීය වත්කම්	3,494.2	3,860.7	539.3	18.3	366.5	10.5
උදු නෙය	4,200.8	4,640.1	504.7	13.7	439.4	10.5
රජයේ තෙය ගැනීම (ඉදිධි)	1,301.3	1,435.9	256.1	24.5	134.6	10.3
මහ බැංකුව	114.0	149.7	- 164.8	- 59.1	35.7	31.3
වාණිජ බැංකු	1,187.3	1,286.2	420.9	54.9	98.9	8.3
රාජ්‍ය සාස්ථාවලට දෙන ලද තෙය	365.1	446.0	72.6	24.8	80.9	22.2
පොදුගැලික අංශයට දෙන ලද තෙය	2,534.3	2,758.2	175.9	7.5	223.9	8.8
ආනතුනු අධිකම (ඉදිධි)	- 706.6	- 779.4	34.6	4.7	- 72.8	10.3

(ආ) පෘෂ්ඨයින්

(ආ) තාවකාලික

මුදල: ශ්‍රී ලංකා මහ බංකුව

වසර අවසානයේදී සියයට 28.5 ක් දක්වා ඉහළ ගියේය. නිරපේක්ෂ වශයෙන් ගත් කළ, 2013 වසරේදී වාර්තාව වූ රුපියල් බිලයන 34.5 ක වැඩිවීමට සාපේක්ෂව 2014 වසරේදී පැවතු මුදල් සැපයුම රුපියල් බිලයන 127.6 කින් ඉහළ ගියේය.

### පුළුල් මුදල් සැපයුම ( $M_{2b}$ )

2014 වසර තුළ දී පුළුල් මුදල් සැපයුම අපේක්ෂිත පරිදි වර්ධනය විය. වාර්ෂික ලක්ෂණමය පදනම මත පුළුල් මුදල් සැපයුමෙහි වර්ධනය 2013 වසර අවසානයේදී පැවති සියයට 16.7 හා සාපේක්ෂව 2014 වසර අවසානයේදී සියයට 13.4 ක් විය. මේ අතර, පුළුල් මුදල් සැපයුමෙහි වාර්ෂික සාමාන්‍ය වර්ධනය 2014 වසර සඳහා ප්‍රෝට්‍රේන්ස්‍යනය කළ මට්ටම වූ සියයට 13.5 සමඟ අනුරුදුව සියයට 13.3 ක් විය.


වගකීම් අංශයෙන් ගත් කළ, මහජනයා සනු කාලීන සහ ඉතිරිකිරීමේ තැන්පත්වලින් සමන්විත ආසන්න මුදල්වල වැඩිවීම මගින් පුළුල් මුදල් සැපයුමෙහි වර්ධනයට දැක්වූ දායකත්වය පෙර වසරේදී පැවති සියයට 92.9 හා සැහැදිමේදී 2014 වසරේදී සියයට 72.1 ක් විය. වාණිජ බැංකු විසින් පිරිනමනු ලැබූ අඩු තැන්පත් පොලී අනුපාතික හේතුවෙන් ආසන්න මුදල්වල වාර්ෂික ලක්ෂණමය පදනම මත වර්ධනය 2013 වසරේදී පැවති සියයට 18.3 හා සාපේක්ෂව 2014 වසරේදී සියයට 11.3 දක්වා අඩු විය. මෙහි ප්‍රතිඵලියක් ලෙස, ආසන්න මුදල්වල ප්‍රසාරණය 2013 දී වාර්තාව වූ

රුපියල් බිලයන 454.3 හා සාපේක්ෂව 2014 වසරේදී රුපියල් බිලයන 330.4 කට සිමා විය.

වත්කම් අංශයෙන් සලකා බලන විට, බැංකු පද්ධතියේ ඉදිධි දේශීය වත්කම් සහ ඉදිධි විදේශීය වත්කම් ඉහළ යැම, 2014 වසරේදී පුළුල් මුදල් සැපයුමේ වර්ධනයට හේතු විය. වසරේදී පළමු මාස අට තුළ දී ඉදිධි දේශීය වත්කම් රුපියල් බිලයන 64.7 කින් අඩු වූ හෙයින් පුළුල් මුදල් සැපයුමේ වර්ධනය සඳහා රුපියල් බිලයන 289 කින් වැඩිවූ ඉදිධි විදේශීය වත්කම් මුළුමනින්ම දායක විය. මෙම කාලපරිච්ඡේදය තුළ දී ජාත්‍යන්තර ස්වේච්ඡීත්ව බැඳුම්කර නිකුතුවෙන් දෙ

### 7.5 රුපියල් සාධක පොදු ප්‍රතිපත්ති

#### දේශීය ණයෙනි වාර්ෂික ඉහළ යැම




එ.ජ.ඩොලර් මිලියන 541 ක (රුපියල් බිලියන 72) විදේශ විනිමය මහ බැංකුව විසින් මිලදී ගැනීම් මෙන්ම, රුපියල් බිලියන 138.6 ක පමණ ගුද්ධ විදේශ විනිමය ප්‍රමාණයක් මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළඳපොලෙන් අවසේෂණය කිරීම, මහ බැංකුව සතු ගුද්ධ විදේශීය වත්කම ඉහළ යැමට ප්‍රධාන වශයෙන් හේතු විය. එමෙන්ම, මෙම කාලපරිච්ඡය තුළ දී වාණිජ බැංකු සතු ගුද්ධ විදේශීය වත්කම රුපියල් බිලියන 26.8 කින් වැඩි වීම සඳහා වාණිජ බැංකුවලින් ඇතුළුම් රාජ්‍ය සංස්ථා ලබාගත් ගෙයවලින් කොටසක් ආපසු ගෙවීම සහ මහ බැංකුව සමග වූ විදේශ විනිමය ප්‍රමාණය ගිවිසුම් අවසන් කිරීමෙන් ලද අරමුදල් විදේශවල ආයෝජනය කිරීම හේතු විය. කෙසේ වුවත්, මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළඳපොලට විදේශ විනිමය සැපයීමත් සමග වසරේ අවසාන කාර්තුව තුළ දී ගුද්ධ විදේශීය වත්කම රුපියල් බිලියන 134.4 ක අඩු වීමක් වාර්තා විය. එහි ප්‍රතිඵලයක් ලෙස, වසර තුළදී බැංකු අංශයෙහි සමස්ත ගුද්ධ විදේශීය වත්කම්වල ඉහළ යැම රුපියල් බිලියන 91.5 කට සිමා විය. මේ අතර, 2014 වසරේදී, බැංකු පද්ධතිය සතු ගුද්ධ දේශීය වත්කම රුපියල් බිලියන 366.5 කින් වැඩි වූ අතර එයින් රුපියල් බිලියන 300.6 ක වැඩිවිම වසරේ අවසාන කාර්තුව තුළ වාර්තා විය. දේශීය ගෙයවල ප්‍රධාන සංරවකය වන පොදුගැලික අංශයට ලබා දුන් නෙය ප්‍රමාණයෙහි අඩුවීම වසරේ පළමු මාස අට තුළ දී බැංකු පද්ධතියේ ගුද්ධ දේශීය වත්කම අඩු වීමට හේතු විය. බැංකු පද්ධතිය වෙතින් රාජ්‍ය අංශය වෙත ලබා දුන් ගුද්ධ නෙය ඇස්තමේන්තුගත මට්ටම්වල පැවතිම මෙන්ම රාජ්‍ය සංස්ථා විසින් බැංකු මූල්‍යනය සඳහා අඩු වශයෙන් නැඹුරු වීම, ගුද්ධ දේශීය වත්කම මගින් පුළුල් මුදල් සැපයුමට ඇති කරනු ලැබූ බලපෑම අඩු කිරීමට දායක විය. කෙසේ නමුත්, රජය සහ රාජ්‍ය සංස්ථා වෙත ලබා දුන් නෙය ප්‍රමාණය ඉහළ යැමත් පොදුගැලික අංශය වෙත ලබා දුන් නෙය වර්ධනය යා තත්ත්වයට පත්වීම් හේතුවෙන් වසරේ අවසාන හාගේද දී ගුද්ධ දේශීය වත්කම සැලැකිය යුතු ලෙස වැඩි විය.

වසරේ පළමු මාස අට තුළ අඩුවීමක් වාර්තා වුවද, 2014 වසර අවසානය වන විට පොදුගැලික අංශයට ලබා දුන් නෙය වර්ධනය යා තත්ත්වයට පත් විය. නෙය පොලු අනුපාතික අඩු වුවද වසරේ පළමු මාස අට තුළ පොදුගැලික අංශයට ලබා දුන් නෙය වර්ධනය මත්දාගාමී වීම කෙරෙහි සාධක කිහිපයක් බලපෑවේය. නෙය ගැනීමේ පිරිවැය පහළ යැම හා නෙය සැලැපුම මත එමගින් ඇති විය හැකි හිතකර බලපෑම විගාල

ලෙස දුරටත කිරීම කෙරෙහි 2013 වසරේ තෙවන කාර්තුවේ සිට ඇති වූ රන් හාංච් උකස් තෙවන යැම හේතු විය. මිට අමතරව, පොදුගැලික අංශය සිය අභ්‍යන්තර මූල්‍යන ප්‍රහාර හාවනය මෙන්ම විකල්ප මූල්‍යන මූලාශ්‍ය කෙරෙහි යොමු වීම ද නෙය සඳහා ඇති ඉංග්‍රීස් ප්‍රහාර යැම කෙරෙහි යම් බලපෑමක් ඇති කෙරිණ. මෙහි ප්‍රතිඵලයක් ලෙස, 2014 වසරේ පළමු මාස හත තුළ දී පොදුගැලික අංශයට ලබා දුන් නෙය රුපියල් බිලියන 52.4 කින් අඩු වූ අතර, 2014 ජූලි මස අවසානය වන විට වාර්ෂික ලක්ෂ්‍යය පදනම මත පොදුගැලික අංශය වෙත සපයන ලද නෙය වර්ධනය සියයට 0.8 ක පමණ සුළු අගයක පැවතිණි. අගෝස්තු මාසයේදී පොදුගැලික අංශයට ලබා දුන් නෙය සැලැකිය යුතු ලෙස ඉහළ ගියද සම්මුවිත වශයෙන් ගත් කළ 2014 වසරේ පළමු මාස අට තුළ දී පොදුගැලික අංශයට ලබා දුන් නෙය අඩුවීමක් වාර්තා කළේය. කෙසේ වුවද, රන් හාංච් උකස් උකස් තෙවන යැම නිසා සමස්ත නෙය ප්‍රමාණය මත පැවති අනිතකර බලපෑම කෙමෙන් අහෝසි වීම සහ වෙළඳපොල පොලු අනුපාතික තවදුරටත් පහළ යැමේ හිතකර බලපෑම හේතුවෙන් වසරේ දෙවන හාගේද දී පොදුගැලික අංශයට ලබා දුන් නෙය වර්ධනය අපේක්ෂිත පරිදි යා තත්ත්වයට පත් විය. ඒ අනුව, වසරේ අවසාන කාර්තුව දෙක තුළ පොදුගැලික අංශයට ලබා දුන් නෙය වර්ධනය අපේක්ෂිත පරිදි යා තත්ත්වයට පත් විය. ඒ අනුව, වසරේ අවසාන කාර්තුව දෙක තුළ පොදුගැලික අංශයට ලබා දුන් නෙය වර්ධනය අපේක්ෂිත 7.5 හා සාපේක්ෂව 2014 වසර අවසානයේදී රුපියල් බිලියන 223.9 ක සමස්ත ඉහළ යැමක් පෙන්වුම් කරමින් සියයට 8.8 ක් ලෙස වාර්තා විය.

**7.6 රුප සටහන වාර්ෂික බැංකු විසින් පොදුගැලික අංශය වෙත ලබාදුන් නෙය සහ අන්තිකාරම්**



වාණිජ බැංකු විසින් පොදුගලික අංශයට ලබා දුන් නෙය සහ අන්තිකාරම් පිළිබඳ කාර්මුමය සම්ක්ෂණයට අනුව, කර්මාන්ත හා සේවා යන අංශ සඳහා ලබා දුන් නෙය, පොදුගලික අංශයට ලබා දුන් නෙය ප්‍රසාරණයට වැඩි වශයෙන් ණයක විය. ඒ අනුව, 2014 වසර තුළ දී කර්මාන්ත සහ සේවා අංශයට ලබා දුන් නෙය ප්‍රමාණය, පිළිවෙළින්, රුපියල් බිලියන 218.4 කින් සහ රුපියල් බිලියන 92.7 කින් වර්ධනය විය. කෙසේ වූවද, තේ සහ වී වැනි ඇතුළු උප අංශවල නෙය වර්ධනයක් වාර්තා කළ ද, 2014 වසර තුළ දී කාමිකාර්මික අංශය සඳහා ගොමු වූ නෙය ප්‍රමාණය අඩු විය. ඒ අතර, පොදුගලික නෙය සහ අන්තිකාරම් ස්වරුපයේ නෙය 2014 වසර තුළ දී තවදුරටත් පහළ වැටුණි. ජාත්‍යන්තර වෙළඳපොලෙහි රත් මිල ගණන් ගිසුයෙන් පහළ යැමත් සමග කාමිකාර්මික හා පරිහෝජන යන දෙඅංශයෙන්ම උකස් නෙවල සිදු වූ සැලකිය යුතු පහළ යැම, පොදුගලික නෙය හා අන්තිකාරම් මෙන්ම, කාමිකාර්මික අංශයට ලබා දුන් නෙය අඩු වීම කෙරෙහි අඛණ්ඩව අහිතකර බලපෑම් ඇති කළේය.

#### 7.4 සංඛ්‍යා සටහන

#### වාණිජ බැංකු විසින් ලබාදුන් නෙය සහ අන්තිකාරම් වර්ගිකරණය (ආ) (ආ)

අංශය	2013 අවසානයට	2014 අවසානයට (ඇ)	2014 දායකත්වය (සියයට)	රුපියල් බිලියන
				2014 ප්‍රතිශත වෙනස
කාමිකාර්මික සහ දිවර	<b>304.9</b>	<b>287.3</b>	<b>10.4</b>	<b>-5.8</b>
එයින්, තේ	54.3	68.5	2.5	26.2
රට්	18.9	20.8	0.8	9.8
පොල්	7.0	7.8	0.3	11.6
වි	14.8	16.9	0.6	14.0
එලවත්, පළනුරු සහ සුඩා ආහාර හෝග	14.7	16.4	0.6	11.7
දිවර	10.4	11.7	0.4	12.8
කර්මාන්ත	<b>899.6</b>	<b>1,118.0</b>	<b>40.4</b>	<b>24.3</b>
එයින්, ඉදිකිරීම්	384.2	469.8	17.0	22.3
ආහාර සහ පාන වර්ග	60.6	71.1	2.6	17.3
රේදිපිළි සහ ඇගලුම්	106.0	148.5	5.4	40.2
සකස්කළ ලෙස්ක් නිෂ්පාදන, යන්ත්-සුතු සහ ප්‍රවාහන උපකරණ	86.0	101.0	3.7	17.5
දේවා	<b>616.6</b>	<b>709.3</b>	<b>25.6</b>	<b>15.0</b>
එයින්, තොග සහ සිල්ලර වෙළඳාම	233.8	230.8	8.3	-1.3
සංචාරක ව්‍යාපාරය	63.0	76.8	2.8	21.9
මූල්‍ය සහ ව්‍යාපාරික දේවා	117.7	147.5	5.3	25.3
නාවික, දූවන් සහ සැපුයුම්, සහ භාණ්ඩ නිශ්චානය	14.2	13.9	0.5	-2.2
පොදුගලික නෙය සහ අන්තිකාරම් (ආ)	<b>684.8</b>	<b>608.7</b>	<b>22.0</b>	<b>-11.1</b>
එයින්, කළුපවත්නා පාරිභෝගික භාණ්ඩ	74.9	92.0	3.3	22.8
උකස් කිරීම්	292.9	172.7	6.2	-41.0
සමාජ ආරක්ෂණ ජාල සම්බන්ධිත නෙය	<b>29.0</b>	<b>42.9</b>	<b>1.6</b>	<b>47.9</b>
එකතුව	<b>2,535.0</b>	<b>2,766.2</b>	<b>100.0</b>	<b>9.1</b>


(ආ) වාණිජ බැංකු විසින් පොදුගලික අංශය වෙත ලබා දුන් නෙය සහ අන්තිකාරම් පිළිබඳ කාර්මුමය සම්ක්ෂණය මත පදනම් වේ.

මූලය: ශ්‍රී ලංකා මහ බලැකුව

(ආ) නෙය අන්තිකාරම්වලට අයිති සහ වට්ටම කළ විළුපත් අනුලත් වන අතර එකතු වෙතින් පෙන්වනා මූදල පිරිප අනුලත් නොවේ.

(ආ) කාවකාලික

(ආ) කර්මාන්ත යටතේ වර්ගිකරණය කර ඇති 'ඉදිකිරීම්' කාණ්ඩාවට අයන්වන පොදුගලික නිවාස නෙය නැරු



කාර්මුමය සම්ක්ෂණය මත පදනම්ව නෙය සහ අන්තිකාරම්වල කළුපිරීම සලකා බැඳීමේ දී, 2014 වසර තුළ දී සැම ක්ෂේම්තුයකම දිගුකාලීන නෙය වර්ධනය වී ඇත. දිගුකාලීන පොලී අනුපාතික ද ඇතුළු පොලී අනුපාතික වුහුනයේ සිදු වූ සැලකිය යුතු අඩු විම, නෙය සහ අන්තිකාරම් වර්ගිකරණය වැඩිහිටියා සටහන

## 7.5 සංඛ්‍යා සහන

වාණිජ බැංකු විසින් පොදුගලික අංශය වෙත ලබාදුන් තොපියටු ණය ප්‍රමාණයෙහි  
පර්‍රාග කාල පිළිබඳ විශ්ලේෂණය (අ)(ආ)

අංශය	පරිණාම කාලය	දෙසැම්බර් 2013		දෙසැම්බර් 2014	
		ආයතන්වය (%)	වර්ධනය %	ආයතන්වය (%)	වර්ධනය %
කාමිකාර්මක සහ දේවර	කෙටිකාලීන	9.1	- 9.8	7.1	- 14.5
	මැදිකාලීන	2.1	8.2	2.3	17.4
	දිගුකාලීන	0.8	23.4	1.0	30.5
කර්මාන්ත	කෙටිකාලීන	13.7	15.7	14.7	16.9
	මැදිකාලීන	9.2	10.1	11.2	32.7
	දිගුකාලීන	12.6	14.9	14.5	26.2
සේවා	කෙටිකාලීන	11.7	17.2	11.7	8.9
	මැදිකාලීන	7.5	16.4	8.1	18.4
	දිගුකාලීන	5.1	19.2	5.8	24.2
පොදුගලික හෝ සහ අන්තිකාරම්	කෙටිකාලීන	15.4	- 22.6	11.9	- 15.3
	මැදිකාලීන	7.6	58.6	5.7	- 17.2
	දිගුකාලීන	4.1	32.7	4.3	16.1
සමාජ ආරක්ෂණ ජාල සම්බන්ධිත හෝ	කෙටිකාලීන	0.5	71.1	0.8	67.3
	මැදිකාලීන	0.3	- 8.2	0.4	46.5
	දිගුකාලීන	0.3	0.9	0.4	20.7

(අ) වාණිජ බැංකු විසින් පොදුගලික අංශය වෙත ලබාදුන් හෝ සහ අන්තිකාරම් පිළිබඳ කාරුණ්‍යමය සම්ක්ෂණය මත පදනම් වේ.

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

(ආ) මුද්‍රිකා කළුපිටිම පදනම් කරගතිමින් හෝ වර්ශිකරණය සිදුකර ඇති අතර එය වසරකට වඩා අඩු - කෙටිකාලීන,

වසර 1-5 අතර - මැදිකාලීන හා වසර පහකට වඩා වැඩි - දිගුකාලීන වහායෙන් දැක්වා ඇතුළු.

දිගුකාලීන හෝ සඳහා ඇති ඉල්ලුම සාපේක්ෂ වගයෙන් ඉහළ නැව්මට හේතු විය. උකස් හෝ සහ අන්තිකාරම්වල සිසු පහළ යැම පිළිබිමු කරමින් සිදු වූ කාමිකාර්මක, දේවර සහ පොදුගලික හෝ යන අංශවල කෙටිකාලීන හෝ වර්ධනය අඩුවීම ද දිගුකාලීන හෝ ප්‍රතිගතය ඉහළ යැමට හේතු විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, සියලුම අංශවල දිගුකාලීන හෝ සඳහා වන ආයතන්වය පසුගිය වසරේ පැවති සියයට 23 හා සාපේක්ෂව 2014 වසර තුළ දී සියයට 26 දක්වා ඉහළ ගියේය. දිගු හා මධ්‍යකාලීන හෝ අතුරින් වැඩි ප්‍රමාණයක් කර්මාන්ත හා සේවා අංශවලට ලබා දුන් හෝ වූ අතර, කාමිකාර්මක සහ පොදුගලික හෝ හා අන්තිකාරම් යන අංශවලට ලබා දුන් හෝ අතුරින් කෙටිකාලීන හෝ මුල් තැනක් ගනු ලැබේය.

2014 වසර තුළ දී බැංකු අංශය විසින් රුපයට ලබා දුන් ගුද්ධ හෝ රුපයල් බිලියන 134.6 කින් ඉහළ ගියේය. 2014 වසරේ දී මහ බැංකුව සතු හාන්බාගාර බිල්පත් (ප්‍රතිමිලදී ගැනුම් හැර) තොගයේ ඉහළ යැම 2013 වසර අවසානයේ පැවති අගයට සාපේක්ෂව ඉතා සුළු අගයක් වූ අතර, ප්‍රධාන වගයෙන්ම තාවකාලික අන්තිකාරම්වල වැඩිවීම හේතුවෙන් මහ බැංකුව මගින් රුපයට ලබා දුන් ගුද්ධ හෝ රුපයල් බිලියන 35.7 කින් ඉහළ ගියේය. වාණිජ බැංකු මගින් රුපයට ලබා දුන් ගුද්ධ හෝ ප්‍රමාණය රුපයල් බිලියන 98.9 කින්

වැඩි වුව ද, 2013 වසරේ වාර්තා වූ රුපයල් බිලියන 420.9 හා සාපේක්ෂව එය සිසු අඩු වීමති. වාණිජ බැංකු මගින් රුපයට ලබා දුන් හෝ වූ අතර, රාජ්‍ය වැංක දෙකකි තොගයේහි (ප්‍රතිමිලදී ගැනුම් හැර) රුපයල් බිලියන 193.2 ක සැලකිය යුතු ඉහළ යැමක් වාර්තා වූ අතර, රාජ්‍ය වැංක දෙකකි තොගයේ රුපයල් අයිරා ගේෂය රුපයල් බිලියන 27.5 කින් වර්ධනය විය. හාන්බාගාර බිල්පත් වෙනුවට මහ බැංකුව විසින් අඛණ්ඩව මැදි හා දිගුකාලීන හාන්බාගාර බැංකුම්කර නිකුත් කිරීම සහ හාන්බාගාර බැංකුම්කර සඳහා ආයෝජකයන්ගේ ඇති කැමැත්ත, වාණිජ බැංකු සතු දිගුකාලීන පරිණාමකාලයීමා සහිත රුපයල් සුරක්මිපත් ප්‍රමාණය ඉහළයැම කෙරෙහි හේතු විය. එහි ප්‍රතිඵලයක් ලෙස වාණිජ බැංකු සතු හාන්බාගාර බිල්පත් තොගය (ප්‍රතිමිලදී ගැනුම් හැර) රුපයල් බිලියන 136.3 කින් අඩු විය. වාණිජ බැංකුවල දේශීය බැංක ඒකක සහ අක් වෙරළ බැංක ඒකක යන දෙංගයේ ශ්‍රී ලංකා සංවර්ධන බැංකුම්කර ආයෝජන, පිළිවෙළින්, රුපයල් බිලියන 11.6 කින් සහ රුපයල් බිලියන 17 කින් ඉහළ යැම, 2014 වසරේ රුපයට ලබා දුන් සමස්ත ගුද්ධ හෝ ප්‍රමාණය සඳහා හේතු වූ නමුත්, එය 2013 වසරේ වාර්තා වූ, පිළිවෙළින්, රුපයල් බිලියන 42.9 හා රුපයල් බිලියන 55.8 සමග සැසදීමේ දී අඩු අගයක් ගනු ලැබේය.

2014 වසර තුළ දී රාජ්‍ය සංස්ථාවලට ලබා දුන් නෙය රුපියල් බිලියන 80.9 කින් ඉහළ ගියේය. ලංකා බණිත තෙල් නීතිගත සංස්ථාව (ලං.ඩ.නී.ස.) විසින් වාණිජ බැංකුවල දේශීය බැංකු ඒකක සහ අක් වෙරළ බැංකු ඒකක යන දෙපාර්තමේන්තුවල ගත් නෙයට මාස හතු තුළ දී රාජ්‍ය සංස්ථා වෙත ලබා දුන් නෙය රුපියල් බිලියන 38.2 කින් අඩු විය. මෙම කාලපරිච්ඡේද තුළ, ලංකා විදුලිබල මණ්ඩලය (ලං.වි.ම.) විසින් ලබා ගත් නෙය රුපියල් බිලියන 4.9 ක් ලෙස පැවතුණි. එහෙන්, 2014 වසරේ අවසාන කාර්යවත් තුළ දී රාජ්‍ය සංස්ථා විසින් ලබාගත් නෙය රුපියල් බිලියන 82.2 කින් ඉහළ ගිය අතර, එම වැඩිවිමෙන් සියයට 75 ක පමණ ප්‍රමාණයක් ලං.ඩ.නී.ස. විසින් වාණිජ බැංකු වෙතින් විදේශ ව්‍යවහාර මුදලින් ලබාගත් නෙයට මාන්ත්‍රිත වේ. කෙසේ වුව ද, වසර තුළ දී සැලකිය යුතු තරම් රුපියල් තැන්පතු පවත්වා ගැනීමත් සමගම එම සංස්ථාවේ මූල්‍ය තත්ත්වය හිතකර මට්ටමක පැවතුණි. අනෙකුත් රාජ්‍ය සංස්ථා අතරින්, මාර්ග සංවර්ධන අධිකාරිය (රුපියල් බිලියන 35.0), ලංකා පොනෞර සමාගම (රුපියල් බිලියන 8.7) මෙන්ම, ශ්‍රී ලංකා වරාය අධිකාරිය (රුපියල් බිලියන 4.7) යනාදිය රාජ්‍ය සංස්ථා විසින් ලබා ගන්නා ලද නෙය ප්‍රමාණය ඉහළ යැම් කෙරෙහි ප්‍රධාන වශයෙන්ම දායක වූ ආයතන විය.

## 7.6 කංඩා සටහන

### පුත්ල් මුදල (M<sub>4</sub>) සඳහා තුවිදුන් සාධක (මුද්‍රා සම්ක්ෂණය අනුව ගණනය කරන ලදී)

රුපියල් බිලියන

අධිකාරිය	2013 අවසානයට (ආ)	2014 අවසානයට (ආ)	වෙනස			
			ප්‍රමාණය	%	ප්‍රමාණය	%
පුත්ල් මුදල (M <sub>4</sub> )	4,283.3	4,897.7	598.2	16.2	614.4	14.3
ඇඩුන් සාධක						
ඇද්ධ දේශීය වත්කම්	- 200.0	- 136.7	- 164.9	- 470.2	63.3	31.6
මුදල අධිකාරින්	529.1	688.0	132.7	33.5	158.9	30.0
බලප්‍රත්‍යාගි වාණිජ බැංකු	- 605.5	- 672.9	- 183.2	- 43.4	- 67.4	- 11.1
බලප්‍රත්‍යාගි වියෙශිත බැංකු සහ						
බලප්‍රත්‍යාගි මුදල සමාගම	- 123.7	- 151.9	- 114.4	- 1,238.2	- 28.2	- 22.8
ඇද්ධ දේශීය වත්කම්	4,483.3	5,034.4	763.1	20.5	551.2	12.3
ඇද්ධ නෙය	5,568.8	6,291.9	739.7	15.3	723.1	13.0
රෘයට ලබාදුන් ඇද්ධ නෙය	1,787.2	2,010.4	397.2	28.6	223.2	12.5
මුදල අධිකාරින්	114.0	149.7	- 164.8	- 59.1	35.7	31.3
බලප්‍රත්‍යාගි වාණිජ බැංකු	1,187.3	1,286.2	420.9	54.9	98.9	8.3
බලප්‍රත්‍යාගි වියෙශිත බැංකු	458.0	514.8	130.3	39.8	56.8	12.4
බලප්‍රත්‍යාගි මුදල සමාගම	27.8	59.7	10.8	63.4	31.8	114.3
රාජ්‍ය සංස්ථාවලට ලබා දුන් නෙය	365.1	446.0	72.6	24.8	80.9	22.2
පොදුගැලික අංශයට ලබා දුන් නෙය	3,416.5	3,835.5	269.8	8.6	419.0	12.3
බලප්‍රත්‍යාගි වාණිජ බැංකු	2,534.3	2,758.2	175.9	7.5	223.9	8.8
බලප්‍රත්‍යාගි වියෙශිත බැංකු	380.2	474.4	25.7	7.2	94.3	24.8
බලප්‍රත්‍යාගි මුදල සමාගම	502.0	602.9	68.2	15.7	100.9	20.1
අනෙකුත් අධිකම (ඇද්ධ)	- 1,085.5	- 1,257.5	23.5	2.1	- 172.0	- 15.8

(ආ) සංගේරීන

(ආ) තාවකාලික

ඉලය: ශ්‍රී ලංකා මහ බැංකුව

### පුත්ල් මුදල සැපයුම (M<sub>4</sub>)

පුත්ල් මුදල සැපයුමෙහි (M<sub>2b</sub>) වරෙන ප්‍රවණතාව හා සමානව මූල්‍ය සැපයුමෙනය අනුව මතිනු ලබන පුත්ල් මුදල සැපයුමෙහි (M<sub>4</sub>)<sup>3</sup> වාර්ෂික ලක්ෂණය වරෙනය 2013 වසර අවසානයේ පැවති සියයට 16.2 හා සාපේක්ෂව 2014 වසරේ දී සියයට 14.3 ක් දක්වා ඇති විය. 2014 වසර තුළ දී පුත්ල් මුදල සැපයුම (M<sub>4</sub>) රුපියල් බිලියන 614.4 කින් ඉහළ ගිය අතර මේ සඳහා ඇද්ධ දේශීය වත්කම් රුපියල් බිලියන 551.1 කින් ඉහළ යැම් ප්‍රධාන වශයෙන් හේතු විය. බැංකු අංශය හා බලප්‍රත්‍යාගි මුදල සැපයුම් මෙහින් රාජ්‍ය හා පොදුගැලික අංශය වෙත ලබා දුන් නෙය ප්‍රමාණය ඉහළ යැම් ඇද්ධ දේශීය වත්කම් ඉහළ යැම්ව හේතු විය. මේ අතර, ඇද්ධ වියෙශිත වත්කම් ද රුපියල් බිලියන 63.3 කින් ඉහළ ගියේය.

වෙළඳපොල තැන්පතු පොලී අනුපාතික පහළ යැම් ප්‍රවණතාව හේතුවෙන් වාර්ෂික ලක්ෂණය පදනම මත සඳහා බලප්‍රත්‍යාගි මුදල සැපයුම් බලප්‍රත්‍යාගි බැංකු සහ බලප්‍රත්‍යාගි මුදල සැපයුම් වත්කම් ඉහළ යැම්ව හේතු විය. මේ අතර, ඇද්ධ වියෙශිත වත්කම් ද රුපියල් බිලියන 63.3 කින් ඉහළ ගියේය.

<sup>3</sup> මූල්‍ය සැපයුමෙනය දුරකිලකා පිළිබඳව ව්‍යාත් පුත්ල් මුදල සැපයුම් වත්කම් වන අතර එයට මහ බැංකුව සහ බලප්‍රත්‍යාගි වාණිජ බැංකු මෙන්ම බලප්‍රත්‍යාගි වියෙන් බැංකු සහ බලප්‍රත්‍යාගි මුදල සැපයුම් වත්කම් ඉහළ යැම්ව හේතු විය.

සහ ඉතුරුම ගිණුම ආකෘතිය ආසන්න මුදල්වල වර්ධනය, 2013 දෙසැම්බර මාසයේ දී පැවති සියයට 17.5 සිට 2014 දෙසැම්බර මාසයේ දී සියයට 12.7 දක්වා අඩු විය. බලපත්‍රාහි වාර්ෂික බැංකුවල දේශීය බැංකු ඒකකවලට අදාළ ආසන්න මුදල් සුළු වගයෙන් වර්ධනය වුව ද, බලපත්‍රාහි විශේෂිත බැංකුවල ආසන්න මුදල්වල වාර්ෂික ලක්ෂණය පදනම මත වර්ධනය 2013 වසර අවසානයේ වාර්තා කළ සියයට 9.4 හා සාපේශීෂම 2014 වසරේ දී සියයට 15 දක්වා ඉහළ හියේය. එමෙන්ම, බලපත්‍රාහි මුදල් සමාගමවල ආසන්න මුදල්වල වාර්ෂික ලක්ෂණය පදනම මත වර්ධනය 2013 වසර අවසානයේ වාර්තා කළ සියයට 32.7 සිට 2014 වසර අවසානයේ දී සියයට 22.5 දක්වා අඩු විය.

මූල්‍ය සම්ක්ෂණයට අනුව, පෙශද්‍රලික අංශයට ලබා දුන් නො වර්ධනය, වාර්ෂික ලක්ෂණය පදනම මත 2013 වසර අවසානයේ වූ සියයට 8.6 සිට 2014 වසර අවසානයේ දී සියයට 12.3 දක්වා ඉහළ හියේය. 2014 ජනවාරි සිට ජුලි මස දක්වා පෙශද්‍රලික අංශයට ලබාදුන් නො ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වුව ද, අගෝස්තු සිට දෙසැම්බර මාසය දක්වා කාලය තුළ දී පෙශද්‍රලික අංශයට ලබා දුන් නො ප්‍රමාණය ඉහළ යැමක් වාර්තා කළේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, පුළුල් මුදල් ( $M_2$ ) සැපයුම තුළ අඩංගු පෙශද්‍රලික අංශයට ලබා දුන් නො ප්‍රමාණයෙහි රුපියල් බිලියන 223.9 ක ඉහළ යැම සමග සැසදීමේ දී මූල්‍ය සම්ක්ෂණයට අනුව පෙශද්‍රලික අංශයට ලබා දුන් නො ප්‍රමාණය, බලපත්‍රාහි විශේෂිත බැංකු හා බලපත්‍රාහි මුදල් සමාගම මගින් ලබා දුන් නො ප්‍රමාණය වර්ධනය වීම හේතුවෙන් රුපියල් බිලියන 419 කින් ඉහළ හියේය. පෙශද්‍රලික අංශය වෙත බලපත්‍රාහි විශේෂිත බැංකු සහ බලපත්‍රාහි මුදල් සමාගම විසින් ලබා දුන් නො වර්ධනය, වාර්ෂික ලක්ෂණය පදනම මත, 2013 වසරේ දී වාර්තා වූ සියයට 7.2 හා සියයට 15.7 සමග සැසදීමේ දී 2014 වසරේ දී, පිළිවෙළින්, සියයට 24.8 හා සියයට 20.1 කින් ඉහළ හියේය. තීරණේශීෂ්ම වගයෙන් ගත් කළ, 2014 වසර තුළ දී බලපත්‍රාහි විශේෂිත බැංකු සහ බලපත්‍රාහි මුදල් සමාගම විසින් පෙශද්‍රලික අංශය වෙත ලබා දුන් නො ප්‍රමාණය, පිළිවෙළින්, රුපියල් බිලියන 94.3 කින් හා රුපියල් බිලියන 100.9 කින් ඉහළ හියේය. මේ සඳහා රාජ්‍ය ආයතනවලට ලබා දුන් නො ද ඇතුළු බලපත්‍රාහි විශේෂිත බැංකු විසින් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට සහ නිෂ්පාදන අංශවලට ලබා දුන් සාප්‍ර නො හා අත්තිකාරම් ඉහළ

යැමත් බලපත්‍රාහි මුදල් සමාගමවල සාප්‍ර නො හා අත්තිකාරම් මෙනම කළේබඳ පහසුකම් ඉහළ යැම ද ප්‍රධාන වශයෙන් හේතු විය.

## 7.4 පොලී අනුපාතික

අඛණ්ඩව පැවති සාපේශීෂ වගයෙන් උගිල් වූ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සහ ඉහළ අතිරික්ත ද්‍රව්‍යීලතාව හේතුවෙන් 2014 වසර තුළ දී වෙළඳපොල පොලී අනුපාතික මෙනෙක් වාර්තා වූ අඩුම මට්ටම දක්වා පහසු හියේ ය. 2014 ජනවාරි මස 02 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිත්‍ය නො පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 කින් සියයට 8.00 දක්වා අඩු කරන ලද අතර, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය වසර පුරා සියයට 6.50 මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යන ලදී. තවද, සියයට 6.50 ක් වූ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය යටතේ නිත්‍ය තැන්පතු පහසුකම් සඳහා විවත වෙළඳපොල සහභාගිවත්තන්ගේ ප්‍රවේශ වීම 2014 සැපේශැම්බර මස 23 වැනි දින සිට සීමා කරමින් මහ බැංකුව විසින් සියයට 5.00 ක විශේෂ පොලී අනුපාතිකයක් පනවන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස එක් දින වෙළඳපොල පොලී අනුපාතික ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරීබේර්වෙහි පහසු සීමාවටත් වඩා සැලකිය යුතු ලෙස අඩු වූ අතර, අනෙකුත් වෙළඳපොල පොලී අනුපාතික ද මෙනෙක් වාර්තා වූ අඩුම මට්ටම දක්වා අඩු විය.

## මුදල වෙළඳපොල පොලී අනුපාතික

දේශීය වෙළඳපොල තුළ පැවති ඉහළ අතිරික්ත ද්‍රව්‍යීලතාව මට්ටම හේතුවෙන් 2014 වසරේ දී අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළඳපොල පොලී අනුපාතික සැලකිය යුතු ලෙස පහසු හියේය. 2014 ජනවාරි මාසයේ දී නිත්‍ය නො පහසුකම් අනුපාතිකය පහත හෙළිමත් සමග බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය 2013 වසර අවසානයේ පැවති සියයට 7.66 සිට 2014 ජනවාරි මස අවසානය වන විට සියයට 7.46 දක්වා අඩු විය. මුදල් වෙළඳපොල අතිරික්ත ද්‍රව්‍යීලතාව පිළිබඳ කරමින් 2014 පෙබරවාරි මස අවසානය වන විට බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය සියයට 6.95 දක්වා තවදුරටත් අඩු වූ අතර, ඉන් අනතුරුව 2014 අගෝස්තු මස අවසානය වන තෙක් එය සියයට 6.63-6.99 අතර පරාසයක පැවතුණි. 2014 සැපේශැම්බර මාසයේදී නිත්‍ය තැන්පතු පහසුකම් සඳහා වූ ප්‍රවේශය සීමා කිරීමත් සමග බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකයටත් වඩා අඩු වූ අතර, 2014 ඔක්තෝබර මස ආරම්භයේදී

එය සියයට 5.72 ක අඩුම ආගයක් වාර්තා කළේය. ඉන්පසුව, බරිත සාමාන්‍ය ඒක්ෂණ මූදල් අනුපාතිකය 2014 වසරේ ඉතිරිකාලපරිච්දිය පුරාම සියයට 6.00 ක පමණ මට්ටමේ ස්ථාවරව පැවතුණි. ඒ අනුව බරිත සාමාන්‍ය ඒක්ෂණ මූදල් අනුපාතිකය 2013 වසර අවසානයේ පැවති සියයට 7.66 හා සාම්බෝන්ව 2014 වසර අවසානය වන විට පදනම් අංක 145 කින් අඩු වෙමින් සියයට 6.21 ක් ලෙස වාර්තා විය. මේ අතර, නිතිය තැන්පතු පහසුකම සඳහා වූ ප්‍රවේශය සිමා කිරීම සහ 2014 වසර පුරා පැවති ඉහළ වෙළඳපාල ද්‍රව්‍යීලතාව හේතුවෙන් විවත වෙළඳපාල කටයුතු වෙත්දේසිවල බරිත සාමාන්‍ය පොලී අනුපාතික ද පහළ ගියේ. එමෙන්ම, බරිත සාමාන්‍ය ඒක්ෂණ මූදල් අනුපාතිකයට අනුකූලව ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්ථ අනුපාතිකය ද 2014 වසරේ ද පහළ වැටුණි. ඒ අනුව, 2014 වසරේ ද එක් දින සහ මාස 12 ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්ථ අනුපාතික, පිළිවෙළින්, සියයට 6.10 සහ සියයට 7.15 දක්වා පදනම් අංක 166 කින් සහ 394 කින් අඩු විය.

### තැන්පතු සහ එය පොලී අනුපාතික

2014 වසරේ ද තැන්පතු පොලී අනුපාතික ඉහළ වෙශයකින් අඩු විය. වාණිජ බැංකු වෙතැනි මහජනයා සතු සියලුම පොලී උපයන තැන්පතුවලට අදාළ පොලී අනුපාතිකවල ගැසිරීම පෙන්වුම් කරන බරිත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය, 2013 වසර අවසානයේ පැවති සියයට 9.37 සිට 2014 වසර තුළ දී සියයට 6.20 ක් දක්වා පදනම් අංක 317 කින් අඩු විය. වාණිජ බැංකු වෙතැනි මහජනයා සතු සියලුම පොලී උපයන කාලීන තැන්පතුවලට අදාළ බරිත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය ද 2013 වසර අවසානයේ දී පැවති සියයට 11.78 සිට 2014 වසර අවසානය වන විට සියයට 7.33 දක්වා පදනම් අංක 445 කින් සැලකිය යුතු ලෙස අඩු විය. බොහෝ මූල්‍ය ආයතන විසින් පිරිනමනු ලැබූ තැන්පතු පොලී අනුපාතිකවලට වඩා උද්ධමන අනුපාතිකය අඩු මට්ටමක පැවතිම හේතුවෙන් ඉතිරි කරන්නන් සඳහා දහ මූර්ත පොලී අනුපාතික වාතාවරණය මගින් ප්‍රතිලාභ හිමි විය. එහෙත්, ඉතිරි කරන්නන්ගේ යෝජනා විශේෂයෙන්ම, අඩු පොලී අනුපාතික වාතාවරණය හේතුවෙන් ජ්‍යෙෂ්ඨ පුරුෂයියන් මූහුණපා සිටින දුෂ්කරතාවලට ප්‍රතිවාර වශයෙන් ජ්‍යෙෂ්ඨ පුරුෂයියන් සඳහාම වූ විශේෂ පොලී යෝජනා ක්‍රමයක් 2015 අයවැය මගින් හඳුන්වා දෙන ලදී. ඒ අනුව, 2015 ජනවාරි මස 01 දින සිට බලපැවැත්වෙන පරිදි බලපත්‍රලේඛ බැංකුවල වයස අවුරුදු 60 ට වඩා වැඩි පුරුෂයියන් විසින් පවත්වාගෙන යනු ලබන රුපියල් මිලියන 2.5 ක්

7.7 සංඛ්‍යා සියයට පොලී අනුපාතිකය		තොරාගත් මූදල් වෙළඳපාල පොලී අනුපාතිකය		වාර්ෂික පොලී අනුපාතිකය සියයට	
සටහන		තොරාගත් මූදල් වෙළඳපාල පොලී අනුපාතිකය		වාර්ෂික පොලී අනුපාතිකය සියයට	
වරිත සාමාන්‍ය ඒක්ෂණ මූදල් අනුපාතිකය	ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්ථ අනුපාතිකය (ප්‍රකාශ දින)	වරිත සාමාන්‍ය ඒක්ෂණ මූදල් වෙළඳපාල පොලී අනුපාතිකය	ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්ථ අනුපාතිකය	වරිත සාමාන්‍ය ඒක්ෂණ මූදල් වෙළඳපාල පොලී අනුපාතිකය	වරිත සාමාන්‍ය ඒක්ෂණ මූදල් වෙළඳපාල පොලී අනුපාතිකය
වරිත සාමාන්‍ය ඒක්ෂණ මූදල් අනුපාතිකය	වරිත සාමාන්‍ය ඒක්ෂණ මූදල් වෙළඳපාල පොලී අනුපාතිකය	වරිත සාමාන්‍ය ඒක්ෂණ මූදල් වෙළඳපාල පොලී අනුපාතිකය	වරිත සාමාන්‍ය ඒක්ෂණ මූදල් වෙළඳපාල පොලී අනුපාතිකය	වරිත සාමාන්‍ය ඒක්ෂණ මූදල් වෙළඳපාල පොලී අනුපාතිකය	වරිත සාමාන්‍ය ඒක්ෂණ මූදල් වෙළඳපාල පොලී අනුපාතිකය
දෙසැ.-11	8.97	8.69	9.01	8.77	10.28
දෙසැ.-12	9.83	10.22	9.92	10.30	14.34
දෙසැ.-13	7.66	7.73	7.76	7.80	11.09
මඡ.-14	6.97	6.91	7.00	7.00	9.23
ජූනි-14	6.96	6.96	7.00	7.00	8.88
සාම්.-14	5.77	6.55	5.92	6.64	7.31
දෙසැ.-14	6.21	6.01	6.10	6.02	7.12

මූලය: ශ්‍රී ලංකා මහ බලකුව

දක්වා වූ ස්ථාවර තැන්පතු සඳහා සියයට 12 ක විශේෂ වාර්ෂික පොලී අනුපාතිකයක් ලබාදීමට යෝජනා කරන ලදී. තවද, 2015 රජයේ අතුරු අයවැය යෝජනාවකට අනුව, ජ්‍යෙෂ්ඨ පුරුෂයියන් සඳහා වූ විශේෂ පොලී අනුපාතික යෝජනා ක්‍රමයක් සඳහා වන උපදෙස් මාලාවක් මූදල් අමාත්‍යාංශයේ අනුමැතිය පරිදි රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව, 2015 ජනවාරි මස 16 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි වයස අවුරුදු 60 ට වඩා වැඩි ශ්‍රී ලංකික ජ්‍යෙෂ්ඨ පුරුෂයියන් විසින් මෙම විශේෂ පොලී අනුපාතික යෝජනා ක්‍රමය යටතේ සියලුම බැංකුවල ආරම්භ කරන රුපියල් මිලියනයක් දක්වා වූ එක් අවුරුදු ස්ථාවර තැන්පතු සඳහා සියයට 15 ක වාර්ෂික පොලී අනුපාතිකයක් පිරිනැමිමට යෝජනා කරන ලදී. ඒ අතර, පෙර පැවති යෝජනා ක්‍රමය යටතේ 2015 ජනවාරි මස 16 වන දිනට පෙර රුපියල් මිලියන 2.5 ක් දක්වා ස්ථාවර තැන්පතු ආරම්භ කරන ලද ජ්‍යෙෂ්ඨ පුරුෂයියන් සඳහා සියයට 12 ක වාර්ෂික පොලී අනුපාතිකයක් පිරිනමනු ලැබේ.

සැම වසරකම අවසානයේ දී මූදල් මණ්ඩලය විසින් තීරණය කාවට රජයේ ගැසට් පත්‍රයෙහි ප්‍රකාශයට පත් කරනු ලබන නොනික පොලී අනුපාතිකය සහ වෙළඳපාල පොලී අනුපාතිකය 2014 වසර සඳහා වූ සියයට 10.34 හා සැසිදීමේ දී 2015 වසර සඳහා සියයට 7.76 ක් වය4. මෙම පොලී අනුපාතික සැම වසරකම දෙසැම්බර් මාසයේ දී පෙර මාස දෙළඟ විශේෂ පොලී අනුපාතිකයක් 1990 අංක 6 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය (සංග්‍රහයේ) පනතේ තීරණව තී ඇති අයරු අයකර ගැනීම සම්බන්ධයෙන් වූ එනැම තීරණව තීරණය සහ වෙළඳපාල පොලී අනුපාතිකය, 1990 අංක 2 දරන සිය ආපුලු අය කර ගැනීම (වෙළඳපාල පනතේ තීරණව තී ඇති අයරු, සහ දෙන ආයතන විසින් විවිධ ප්‍රමාණය ගැනීමුවක් සම්බන්ධයෙන් වූ රුපියල් 150,000 කට වඩා වූ එය නෙයක් අයරු ගැනීමේ දී ඒ සඳහා එකත වූ පොලී අනුපාතිකයක් නොමැති විට වෙත මෙම වෙළඳපාල පොලී

4 නොනික පොලී අනුපාතිකය 1990 අංක 6 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය (සංග්‍රහයේ) පනතේ තීරණව තී ඇති අයරු, එය මූදලක් අයකර ගැනීම සම්බන්ධයෙන් වූ එනැම තීරණව තීරණය සහ වෙළඳපාල පොලී අනුපාතිකය



7.8 සංඛ්‍යා සහන	පොලී අනුපාතිකවල හැකිරීම	වාර්ෂික පොලී අනුපාතිකය සියලුව	
		2013	2014
පොලී අනුපාතිකය	අවසානයට	අවසානයට	(කු)
ප්‍රධාන පොලී අනුපාතික (ඇ)			
නිතා තැන්පතු පහසුකම් අනුපාතිකය	6.50	6.50	
නිතා ජය පහසුකම් අනුපාතිකය	8.50	8.00	
බරින සාමාන්‍ය ජ්‍යෙෂ්ඨ මූල්‍ය අනුපාතිකය	7.66	6.21	
රජයේ පුද්ගලික මත එළඟ අනුපාතික			
ප්‍රාථමික වෙළඳපොල			
භාණ්ඩාර බිල්පත			
දින 91	7.54	5.74	
දින 182	7.85	5.84	
දින 364	8.29	6.01	
භාණ්ඩාර බැඳුම්කර			
වසර 2	-	-	
වසර 3	10.87	-	
වසර 4	-	-	
වසර 5	10.64	8.93	
වසර 10	11.80	7.88	
ද්විතීය වෙළඳපොල			
භාණ්ඩාර බිල්පත			
දින 91	7.52	5.72	
දින 182	7.83	5.86	
දින 364	8.27	6.04	
භාණ්ඩාර බැඳුම්කර			
වසර 2	8.86	6.22	
වසර 3	9.05	6.94	
වසර 4	9.54	7.14	
වසර 5	10.29	7.26	
වසර 10	10.89	7.99	
බලපත්‍රලාභ වාණිජ බැංක (ඇ)			
නැත්තු පොලී අනුපාතික			
දැනීම්කිරීමේ තැන්පතු	0.75-9.14	0.50-8.00	
එක් අවුරුදු සේවක තැන්පතු (ඉ)	6.00-16.00	3.95-12.00	
බරින සාමාන්‍ය අනුපාතිකය	9.37	6.20	
බරින සාමාන්‍ය ජ්‍යෙෂ්ඨ අනුපාතිකය	11.78	7.33	
ජය පොලී අනුපාතික			
බරින සාමාන්‍ය පුමුඛ ජය අනුපාතිකය	9.96	6.35	
බරින සාමාන්‍ය නෘත අනුපාතිකය	15.18	11.91	
අනෙකුත් මූල්‍ය ආයතන			
නැත්තු පොලී අනුපාතික			
ජාවික දැනීම්කිරීමේ බැංකුව			
දැනීම්කිරීමේ තැන්පතු	5.00	5.00	
එක් අවුරුදු සේවක තැන්පතු	9.50	6.50	
බලපත්‍රලාභ මූල්‍ය සමාගම (උ)			
දැනීම්කිරීමේ තැන්පතු	6.67-8.86	5.17-6.81	
එක් අවුරුදු සේවක තැන්පතු	12.66-14.40	8.56-10.27	
නැත්තු පොලී අනුපාතික			
ජාවික දැනීම්කිරීමේ බැංකුව (උ)	14.00-15.50	8.00-13.00	
රාජ්‍ය උක්ත හා ආයත්කන බැංකුව (උ)	12.75-17.50	7.59-14.25	
බලපත්‍රලාභ මූල්‍ය සමාගම (උ)			
මූල්‍ය කළුවදු	18.04-24.78	15.45-23.15	
කුලීට ගැනුම්	19.47-22.89	16.36-20.42	
නියෝග දේපල මත ලබා දුන් ජය	20.00-21.67	17.00-21.20	
සාම්බික ජය වෙළඳපොල			
බැඳුම්කර	8.00-20.00	6.88-15.50	
වාණිජ ප්‍රතිකා	8.50-22.00	6.44-12.50	
	මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව		
(අ) සංඛ්‍යාවෙන			
(ආ) තැන්පතුවෙන			
(ඇ) මත පැවත්වෙන ප්‍රකිමිලදී ගැනුම් අනුපාතිකය සහ ප්‍රකිමිතුවුම් අනුපාතිකය 2014 ජනවාරි මත 02 වැන්දන කිරීම්, විලිංගලින් නිතා තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිතා ජය පහසුකම්, අනුපාතිකය ලෙස නම් කරන ලදී.			
(ඇ) වාණිජ බැංක විසින් සැපයු විශේෂ පොලී අනුපාතික මෙහි උපරිම සැපයන ලද පොලී අනුපාතික මත ඇතුළත් වේ.			
(ඇ) අනුමත වාණිජ බැංක විසින් සැපයු විශේෂ පොලී අනුපාතික මෙහි උපරිම සැපයන ලද පොලී අනුපාතික මත පැවත්වෙන ඇතුළත් වේ.			
(ඇ) බලපත්‍රලාභ මූල්‍ය සමාගම විසින් දැනීම්කිරීමේ තැන්පතු දේපල මත සහ අවශ්‍ය පොලී අනුපාතික මත පැවත්වෙන ඇතුළත් වේ.			
(ඇ) තිව්‍ය සංඛ්‍යා දෙන ලද දේ ජය පමණි.			

සඳහා වන සියලුම වාණිජ බැංකුවල පොලී උපයන තැන්පතු සඳහා අදාළ වන බරිත සාමාන්‍ය පොලී අනුපාතික පදනම් කර ගනිමින් ගණනය කරනු ලැබේ.

සාපේක්ෂ වශයෙන් ලිඛිල් වූ මූදල් ප්‍රතිඵලන්ති ස්ථාවරය මෙන්ම, වෙළඳපොල ඉහළ අතිරික්ත දුවකිලකාවන්, පොලී අනුපාතික වෙනස් කිරීම සඳහා මූල්‍ය ආයතන දිරිගැනීමේහි ලා ශ්‍රී ලංකා මහ බැංකුවේ උත්සාහයත් හේතුකොට ගෙන 2014 වසර තුළ දී ජය පොලී අනුපාතික තවදුරටත් අඩු විය. වාණිජ බැංකු විසින් සිය පුමුඛ ගනුදෙනුකරුවන් වෙත ලබා දෙන ජය සහ අත්තිකාරම් පොලී අනුපාතික පදනම් කොට ගෙන සත්ත්වනා පදනම මත ගණනය කරනු ලබන බරිත සාමාන්‍ය පුමුඛ ජය අනුපාතිකය, 2013 වසර අවසානයේ වාර්තා වූ සියලුව 10.13 සිට 2014 වසර අවසානය වන විට සියලුව 6.26 ක් දක්වා පදනම් අංක 387 කින් මෙතෙක් වාර්තා වූ අඩුම අගය දක්වා පහළ ගියේය. මාසික පදනම් මත ගණනය කරනු ලබන බරිත සාමාන්‍ය පුමුඛ ජය අනුපාතිකය ද 2013 දෙසැම්බර් මස අවසානයේ වාර්තා වූ සියලුව 9.96 සිට 2014 දෙසැම්බර් මස අවසානය වන විට සියලුව 6.35 දක්වා පදනම් අංක 361 කින් අඩු විය. තවදී, වාණිජ බැංකු විසින් පොල්ගලික අංශයට ලබා දුන් සියලුම ජය සහ අත්තිකාරම් මත පදනම් වූ බරිත සාමාන්‍ය ජය පොලී අනුපාතිකය, ජය පොලී අනුපාතිකවල පහළ යැම පිළිබැඳු කරමින් 2013 වසර අවසානයේ පැවති සියලුව 15.18 සිට 2014 වසර අවසානය වන විට සියලුව 11.91 දක්වා පදනම් අංක 327 කින් අඩු විය. බැංකු අනුව වර්ගීකරණය කරන ලද බරිත සාමාන්‍ය ජය පොලී අනුපාතික ද 2013 වසර අවසානයේ පැවති සියලුව 10.14-19.52 පරාසය සමග පැසදිමේ ද 2014 වසර අවසානය වන විට සියලුව 5.66-16.57 පරාසය දක්වා අඩු විය. සුරක්ෂාම්පත් අනුව සලකා බලන විට ද සියලුම ජය පොලී අනුපාතික තැන්පතුවල 2014 වසරේ ද සැලකිය යුතු ලෙස අඩු විය.

වෙළඳපොල තුළ පැවති අඩු පොලී අනුපාතික වුවහය පිළිබැඳු කරමින් 2014 වසරේ ද නව තැන්පතු සහ නව ජයයීම් සඳහා වන පොලී අනුපාතික ද අඩු විය.<sup>5</sup> වාණිජ බැංකු වෙතැනි මහජනයා සතු නව පොලී උපයන තැන්පතුවලට අදාළ පොලී අනුපාතිකවල හැකිරීම පිළිබැඳු කෙරෙන බරිත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය 2014 අප්‍රේල් මස වාර්තා වූ සියලුව 6.55 සිට 2014 දෙසැම්බර් මාසයේ ද සියලුව 5.45 ක්

<sup>5</sup> ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව තැන්පතු සහ නව ජය දීම සඳහා වන සාමාන්‍ය පොලී අනුපාතික ගණනය කිරීම 2014 අප්‍රේල් මාසයේ විට ආරම්භ කරන ලදී.




දක්වා ඇතුළු විය. මේ අතර, වාණිජ වැංකු විසින් පෙළද්ගලික අංශයට ලබා දුන් නව ගෙය සහ අන්තිකාරම් මත පදනම් වූ බරින සාමාන්‍ය නව ගෙය අනුපාතිකය, ගෙය පොලේ අනුපාතිකවල සිසු ඇතුළු විම පිළිබඳ කරමින් 2014 අප්‍රේල් මස දි වූ සියයට 12.93 සිට 2014 දෙසැම්බර් මාසයේ දී සියයට 10.68 ක් දක්වා ඇතුළු විය.

දියුණු රටවල පවතින ඇතුළු පොලේ අනුපාතික වාකාරණය පිළිබඳ කරමින් 2014 වසර තුළ දී වාණිජ වැංකුවල පවත්වාගෙන යනු ලබන විදේශ විනිමය තැන්පතු සඳහා අදාළ වන පොලේ අනුපාතික ඇතුළු මටවමක පැවතුණි. එ.ඒ. බොලර්වලින් පවත්වාගෙන යනු ලබන ඉතිරිකිරීමේ තැන්පතු සඳහා වන පොලේ අනුපාතික, 2013 වසර අවසානයේ පැවති සියයට 0.02-3.75 පරාසයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 0.01-3.25 අතර පරාසයක පැවතුණු අතර, එ.ඒ. බොලර්වලින් පවත්වාගෙන යනු ලබන කාලීන තැන්පතු සඳහා වන පොලේ අනුපාතික ද 2013 වසර අවසානයේ පැවති සියයට 0.25-5.00 පරාසයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 0.06-4.25 පරාසයේ පැවතුණි. මේ අතර, සටර්ලින් පැවතුවලින් පවත්වාගෙන යනු ලබන ඉතිරිකිරීමේ තැන්පතු සඳහා වන පොලේ අනුපාතික 2013 වසර අවසානයේ වාර්තා වූ සියයට 0.10-3.50 පරාසයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 0.05-2.25 පරාසයේ පැවති අතර සටර්ලින් පැවතුවලින් පවත්වාගෙන යනු ලබන කාලීන තැන්පතු සඳහා වන පොලේ අනුපාතික 2013 වසර අවසානයේ පැවති 0.25-4.50 පරාසයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 0.20-4.25 පරාසයේ පැවතුණි.

### රුපයේ සුරකුම්පත් මත එලඟ අනුපාතික

අනෙකුත් වෙළඳපොල පොලේ අනුපාතිකවල හැසිරීමට අනුරුදීව ප්‍රාථමික වෙළඳපොලෙහි රුපයේ සුරකුම්පත් මත එලඟ අනුපාතික ද 2014 වසරේ දී ඇතුළු මටවමක් දක්වා පැනළ හිශේයේ. දේශීය වෙළඳපොල තුළ වසර පුරා පැවති අතිරික්ත් දුවිශිලතාව, ඇතුළු මටවමක පැවති උද්ධිමතය සහ උද්ධිමතන අපේක්ෂා ද එලඟ අනුපාතික ඇතුළු විම සඳහා හේතු විය. දින 91, දින 182 සහ දින 364 පරිණත කාලසීමාවන්ගෙන් සමන්වීත භාණ්ඩාගර බිල්පත් සඳහා වූ එලඟ අනුපාතික 2014 වසර තුළ දී, පිළිවෙශින්, සියයට 5.74, සියයට 5.84 සහ සියයට 6.01 දක්වා පදනම් අංක 180 කින්, 201 කින් සහ 228 කින් ඇතුළු විය. එසේ වුවත්, අනෙකුත් කෙටිකාලීන මුදල් වෙළඳපොල අනුපාතිකවල හැසිරීම්පත් පිළිබඳ කරමින්, 2015 ආරම්භයේ දී පැවති වෙන්දේසිවල දී, භාණ්ඩාගර බිල්පත් සඳහා වන එලඟ අනුපාතික කිසියම් ඉහළ යැමක් පෙන්වුම් කෙලේය. 2014 වසරේ දී කෙටිකාලීන රුපයේ සුරකුම්පත්වල හැසිරීමට සමගාමීව භාණ්ඩාගර බැඳුම්කර සඳහා වන එලඟ අනුපාතික ද පහළ ශිෂ්ටයේ පැවතුණි. දිගුකාලීන භාණ්ඩාගර බැඳුම්කර සඳහා වන ඉහළ ඉල්ලම පිළිබඳ කරමින් සහ අමුණුන්න් රුපයේ සුරකුම්පත්වල හැසිරීමට සමගාමීව භාණ්ඩාගර බැඳුම්කර සඳහා වන ඉහළ ඉල්ලම පිළිබඳ කරමින් සහ එලඟ විසින් දිගුකාලීන පරිණත කාලසීමාවන්ගෙන් සමන්වීත සාම්බාගර බැඳුම්කර සියයට 11.32 ක එලඟ අනුපාතිකයකින් සමන්වීත විසි අවුරුදු භාණ්ඩාගර බැඳුම්කරයක් නිකුත් කෙරුණු අතර, 2014 මාර්තු සහ මැයි මාසවල දී සියයට 11.75 ක එලඟ අනුපාතිකවලින් සමන්වීත තිස් අවුරුදු භාණ්ඩාගර බැඳුම්කර නිකුත් කරන ලදී.




සමස්තයක් ලෙස, ප්‍රාථමික වෙළඳපොල වෙත නිකුත් කරන ලද හාන්චිගාර බැඳුම්කර එලඟු අනුපාතික, පස් අවුරුදු හාන්චිගාර බැඳුම්කර සඳහා පැවති සියයට 8.65 සිට දිගු අන්තයේ වූ තිස් අවුරුදු හාන්චිගාර බැඳුම්කර සඳහා සියයට 11.75 දක්වා පරාසයේ පැවතුණි. 2014 වසරේ දී අවුරුදු පහත වඩා අඩු පරිණත කාලසීමාවන්ගෙන් සමන්විත හාන්චිගාර බැඳුම්කර නිකුත් නොකෙරිණි.

2014 වසරේ දී රජයේ සුරක්ෂිත සඳහා ද්වීතීයික වෙළඳපොල එලඟු ව්‍යුහ තවදුරටත් පහළට විතැන් විය. සියලුම පරිණත කාලසීමාවලට අයන් හාන්චිගාර බිල්පත් සඳහා ද්වීතීයික වෙළඳපොල එලඟු අනුපාතික 2013 වසරට සාපේක්ෂව මෙම වසරේ දී පදනම් අංක 180-223 කින් පහළ ගියේය. ඒ අනුව, දින 91, දින 182 සහ දින 364 පරිණත කාලසීමාවලින් සමන්විත හාන්චිගාර බිල්පත්වල එලඟු අනුපාතික 2013 වසරේ දී පැවති සියයට 7.52-8.27 පරාසයට සාපේක්ෂව 2014 වසරේ අවසානය වන විට සියයට 5.72-6.04 පරාසයක පැවතුණි. දිගුකාලීන පරිණත කාලසීමා සඳහා ආයෝජකයන්ගේ නැගුරුව පිළිබඳ කරමින් හාන්චිගාර බැඳුම්කර සඳහා ද්වීතීයික වෙළඳපොල එලඟු අනුපාතික ද 2013 වසර අවසානයේ පැවති සියයට 8.86-11.54 පරාසයේ සිට 2014 වසරේ දී සියයට 6.22-9.27 පරාසය දක්වා අඩු විය.

### සාම්ලික ණය සුරක්ෂිත සඳහා එලඟු අනුපාතික

සාම්ලික ණය සුරක්ෂිත සඳහා එලඟු අනුපාතික ද තවදුරටත් පහළ ගියේය. වාණිජ පත්‍රිකාවලට අදාළ පොලී අනුපාතික, 2013 වසර අවසානයේ පැවති සියයට 8.50-22.00 පරාසයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 6.44-12.50 පරාසය දක්වා අඩු විය. 2014 වසරේ දී



සාම්ලික ණයකර නිකුත් 46 ක් පැවති අතර, එම නියකර සමාගම් 20 ක් විසින් වසර 3 සිට 10 අතර පරිණත කාලයකින් සමන්විත නිකුත් කළ ඒවා විය. නියකර සඳහා වන පොලී අනුපාතික 2013 වසර අවසානයේ පැවති සියයට 8.00-20.00 පරාසයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 6.88-15.50 ක් විය.

### 7.5 අනාගත වර්ධනයන්, අනියෝග සහ පෙරදක්ම

බැංකු අංශය මගින් පොල්ගලික අංශයට සපයනු ලබන නිය තවදුරටත් වර්ධනය වීම සඳහා දැනට පවතින අඩු පොලී අනුපාතික පරිසරය හේතු විනු ඇතැයි අපේක්ෂා කෙරේ. උද්ධමනය පිළිබඳ යහපත් පෙරදුක්ම සහ මොව පාලනය කෙරුණු උද්ධමන අපේක්ෂා මධ්‍යයෙදී 2014 වසර පුරා ප්‍රි ලංකා මහ බැංකුව විසින් ත්‍රියාත්මක කරන ලද සාපේක්ෂව වශයෙන් ලිඛිල් මුදල් ප්‍රිතිපත්තිය හේතුවෙන් පොලී අනුපාතික ව්‍යුහය මෙතෙක් පැවති අඩුව මට්ටම දක්වා අඩු විය. ආර්ථිකයේ දැනට පවතින අඩු පොලී අනුපාතික පොල්ගලික අංශයේ නිය ප්‍රසාරණය කෙරෙහි යහපත් ලෙස බලපෑ අතර, ඉදිරි කාලය තුළ දී පොල්ගලික අංශයට සපයනු ලබන නිය තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂිතය. මේ අනුව, මූල්‍ය සම්පත් සඳහා ප්‍රාග්ධනය වීමට පොල්ගලික අංශයට ප්‍රමාණවත් පරිදි ඉඩප්‍රස්ථා විවරකර ලිමට මෙන්ම, එම මූල්‍ය සම්පත් එලඟුයි ඇත්තා ආර්ථික කටයුතු සඳහා උපයෝගනය වීම තහවුරු කිරීම සඳහා පහසුකම් සැලසීමට මූල්‍ය ආයතන දිරීමත් කෙරේ. පොල්ගලික අංශයට සපයනු ලබන නිය අඛණ්ඩ ලෙස වර්ධනය වීමත් සම්ගින්, උද්ධමනය අඩු හා ස්ථාවර මට්ටමක පවත්වා ගනු ලබන අතරතුර ආර්ථිකය ඉහළ වර්ධන මාවතක රඳවා ගැනීම සඳහා සකස් කරන ලද මැදි කාලීන සාර්ව ආර්ථික රාමුවත අනුකූල අනුපාතිකයකින් මුදල් සමස්ත ද වර්ධනය වනු ඇතැයි අපේක්ෂිතය.

පොද්ගලික අංශයට සපයනු ලබන ගෙය අඛණ්ඩව වර්ධනය වන වාතාවරණයක් තුළ, ඉල්ලුමෙන් ජනිත වන උදෑස්මන පිඩින මැඩ පැවත්වීම සඳහා බැංකු අංශයෙන් රාජ්‍ය අංශයට සපයනු ලබන ගෙය අපේක්ෂිත මට්ටමේ පවත්වා ගැනීම අන්‍යවශ්‍ය වේ. රජය හෝ රාජ්‍ය සංස්ථාවල අධික ගෙය ඉල්ලුම මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා දැඩි අහියෙශ ඇති කරයි. විශේෂයෙන්, රාජ්‍ය අංශයේ අධික ගෙය ප්‍රසාරණයට ඉඩ සැලකීම තුළින් අධික ලෙස මුදල් ප්‍රසාරණය වීම, අපේක්ෂිත අඩු උදෑස්මන මට්ටම ප්‍රාගා කර ගැනීම සඳහා තරේෂනයක් වන අතර, එය පොද්ගලික අංශයේ ගෙය ගෙවා යැමුව බාංධාකාරී වන අන්දමේ වෙළඳපොල පොලී අනුපාතික ඉහළ යැමුව ද හේතු වේ. එබැවින්, විභාල විතැන් වීම්වලින් තොරව රජය විසින් අයවිය ඉකළ්ක සපුරා ගැනීම අන්‍යවශ්‍ය වේ. මේ අතර, රාජ්‍ය සංස්ථා මත විභාල විධිනයක් ඇති වන පරිදි, බනිඡ තෙල්, පොනොර වැනි භාණ්ඩවල ජාත්‍යන්තර මිල ගණන් ඉහළ යැමු හේතුවෙන් කාලාන්තරයක් පූරු එම ආයතනවල මූල්‍ය තත්ත්වයට අයහපත් බලපෑම එල්ල වී ඇති බව පෙනී ගොස් ඇත. එබැවින්, බැංකු අංශයේ මූල්‍ය සම්පත් මත රඳා පැවතීම අඩු කරමින් වඩාත් වෙළඳපොල පදනම් වූ මිල යාන්ත්‍රණයක් ඇති කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැවීම තුළින් සිය මූල්‍ය තත්ත්වය ඉහළ නැවීම කෙරෙහි රාජ්‍ය සංස්ථා අවධානය යොමු කිරීම අන්‍යවශ්‍ය වේ.

පොද්ගලික අංශයේ ගෙය ප්‍රසාරණයක් සමග, දේශීය මුදල් වෙළඳපොල තුළ ඉහළ ද්‍රව්‍යීලතාවක් අඛණ්ඩව පැවතීම මුදල් ප්‍රතිපත්ති කළමනාකරණය සඳහා අහියෙශ ඇති කරයි. 2014 වසර තුළ දී, වෙළඳපොල පොලී අනුපාතික ස්ථාවරව පවත්වා ගැනීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව එකිනෙ, කෙටිකාලීන මෙන්ම දිගුකාලීන පදනම මත විවාට වෙළඳපොල මෙහෙයුම් කටයුතු තුළින් අඛණ්ඩව අතිරික්ත ද්‍රව්‍යීලතාව අවශේෂණය කළේය. එමත්ම, පොද්ගලික අංශයේ ගෙය වර්ධනය යා තත්ත්වයට පත්වීම හා මුදල් ප්‍රසාරණය සමග දැනට පවතින ඉහළ ද්‍රව්‍යීලතා මට්ටම ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂිතය. ඒ අතරම, අධික මුදල් ප්‍රසාරණය වළක්වාලින් වෙළඳපොල ද්‍රව්‍යීලතාව සුදුසු මට්ටමක පවත්වා ගැනීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති මෙහෙයුම් කටයුතු අඛණ්ඩව ඇති ප්‍රතිපත්තිය සහිත අපේක්ෂිත අන්‍යවශ්‍ය වේ.

ජ්‍යෙෂ්ඨ පුරුවැසියන් සඳහා සාපේක්ෂ වශයෙන් ඉහළ, මැදි හා දිගුකාලීන ප්‍රතිලාභ අත්කර ගත හැකි නව මූල්‍ය උපකරණ හා ක්‍රම හුන්වා දීමට සුදුසු

ඉඩපුස්ථා දැනට පවතින වාතාවරණය විසින් සලසා දී ඇත. අඩු පොලී අනුපාතික පරිසරයක් තුළ ජේජ්‍යා පුරුවැසියන් මුහුණ දෙනු ලැබූ අපහසුතා සැලකිල්ලට ගෙන, ඒවාට විසඳුම් පිණිස රජය විශේෂ පොලී අනුපාතික ක්‍රමයක් හුන්වා දුන්තේය. කෙසේ වුව ද, එබදු ක්‍රියාමාරුග තුළින් තාවකාලික සහනයක් ලැබුණින්, අඩු උදෑස්මන තත්ත්වයක් තුළ පැවතිය හැකි අඛණ්ඩ අඩු පොලී අනුපාතික හේතුවෙන් ආර්ථිකයේ ඇතැම් අංශ මත ඇති විය හැකි බලපෑම සමනාය කිරීම සඳහා දිර්ස කාලීන විසඳුම් සේවීම අවශ්‍ය වේ. එබැවින්, බැංකු පොලී ආභයම් මත යැපෙන ජ්‍යෙෂ්ඨ සඳහා පිළියමක් ලෙස ආකර්ෂණීය පොලී ප්‍රතිලාභ ලබා දෙන විශාම අරමුදල්, රක්ෂණ ක්‍රම යනාදිය ද ඇතුළත් නව මූල්‍ය උපකරණ නුදුරු අනාගතයේ දී හුන්වා දීම පිණිස මූල්‍ය ආයතන දීමෙන් කෙරේ.

2015 වසර තුළ දී දියුණු සහ ප්‍රධාන නැගී එන රටවල සිදු විය හැකි මුදල් ප්‍රතිපත්ති වෙනස්වීම අනෙකුත් නැගී එන රටවලට දැඩි බලපෑම ඇති කරනු ඇත. ආර්ථිකය යා තත්ත්වයට පත්වීමේ ලක්ෂණ දැකිය හැකි හේයින්, එක්සත් ජනපදය හා එක්සත් රාජධානීය යනාදී ප්‍රධාන දියුණු රටවල් 2015 වසරේ දී සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කරනු ඇතැයි අපේක්ෂිත අනර, ආර්ථික කටයුතුවල මන්දගාමී හැසිරීම හේතුවෙන් යුරෝ කළාපයේ රටවල මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරනු ඇත. ප්‍රධාන නැගී එන රටවල් අනර, මන්දගාමී වෙමින් පවතින ආර්ථික ක්‍රියාකාරකම් හේතුවෙන් 2015 වසරේ දී වින ආර්ථිකය තුළ විභාල ප්‍රතිපත්ති වෙනස්කම් සිදු කිරීම අන්‍යවශ්‍ය වනු ඇත. තවද, බනිඡ තෙල් මිල ගණන් පහත වැඩීම සහ රුබලයෙහි අවප්‍රමාණය තුළින් මෙන්ම, සම්බාධක පැනවීම හේතුවෙන් විභාල ලෙස පසුබැංකට ලක්වුණු රුසියාව 2015 වසරේ දී ආර්ථික දිගුගැනීවීමේ ප්‍රතිපත්ති යෝජනා හුන්වා දීම සලකා බලනු ඇති. එබදු වෙනස්වන සුදු පරිසරයක් තුළ, දියුණු සහ ඇතැම් ප්‍රධාන නැගී එන රටවල මිගු ප්‍රතිපත්ති ශ්‍රී ලංකාව වැනි නැගී එන වෙළඳපොල සහිත ආර්ථික මත අවදානම් ඇති කළ හැකිය. විශේෂයෙන්, එක්සත් ජනපද ආර්ථිකයේ මුදල් ප්‍රතිපත්ති සාමාන්‍යකරණ ක්‍රියාවලිය හේතුවෙන් ප්‍රාග්ධන ප්‍රවාහ පිටතට ඇදි යැමු මගින් ආර්ථිකයේ විදේශීය අංශය මත පිඩිනයක් ඇති විය හැකි අනර, එමගින් විනිමය අනුපාතිකවල ඉහළ උවාවලවන සිදුවීම මෙන්ම, ඇඩ් ලෙස වෙනස් වන ද්‍රව්‍යීලතා මට්ටමේ සාපේක්ෂ විශේෂයෙන් මුදල් කළමනාකරණය මත අහියෙශ ඇති කෙරේ. කෙසේ වුවද, දියුණු හා ප්‍රධාන නැගී එන

රටවල ප්‍රතිපත්ති බලපෑම හමුවේ, අනෙකුත් අවස්ථාවල ලක්විය හැකි නැගී එන රටවල් සිය ආයෝජන කළමනා සංයුතිය වෙනස් කිරීම වැනි උපාය මාර්ගවලට යොමුවීමට ඉඩ ඇති අතර, එමගින් විදේශීය හා මූල්‍ය අංශය මත ඇතිවන අනිතකර බලපෑම අඩු වනු ඇත.

උද්ධමනය පහළ තනි අගයක පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව යෝගා මුදල් ප්‍රතිපත්ති අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇත. ජාත්‍යන්තර හාණ්ඩ මිල ගණන් අනුව දේශීය බලකක්ති සහ ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම මෙන්ම, ඇතැම් අත්‍යවශ්‍ය හාණ්ඩ මිල ගණන් පහත හෙළීම හේතුවෙන් ඉදිරි කාලයේ දී, විශේෂයෙන් 2015 වසරේ මුළු හාගයේ දී උද්ධමනය අඩු අගයක පවතිනු ඇති අතර වසර අවසානයේ දී උද්ධමනය මැදි-තනි අගයක පවතිනු ඇතැයි අපේක්ෂිතය. එමෙන්ම, මැදිකාලීනව උද්ධමනය සියයට 3-5 අතර පරාසයක පවතිනු ඇතැයි අපේක්ෂිතය. කෙසේ වුව ද, ජාත්‍යන්තර හාණ්ඩ මිල ගණන් ඉහළ යැම මෙන්ම, මුදල් හා ගිණු සැපයුමෙහි ප්‍රසාරණය හා වැටුප පිහින තුළින් ඇතිවිය හැකි උද්ධමන පිහින, උද්ධමන ප්‍රයෝගීතා ලාභ කර ගැනීම මත අවස්ථාව ඇති කළ හැකිය. ඒ අනුව, අඩු උද්ධමන පරිසරය තිරසාර ලෙස පවත්වා ගැනීම තහවුරු කරමින් උද්ධමන පිහින ජනින විම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිසි කළට ගනු ලබනු ඇති අතර, සැපයුම් තත්ත්වය හා එලඳුනීනාව නැංවීමේ රජයේ ප්‍රයත්තයට ද අවශ්‍ය සහයෝගය අඛණ්ඩව ලබා දෙනු ඇත.

මහජනතාව තුළ ඇති උද්ධමන අපේක්ෂා කළමනාකරණය කිරීමේ වැදගත්කම සලකා බලා, ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ඉදිරි දැක්මක් සහිතව අනුගමනය කරනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් උද්ධමන අපේක්ෂා සම්ක්ෂණය සිදු කිරීම ක්‍රමවත් පදනමක් මත 2006 වසරේ පටන් ආරම්භ කරනු ලැබූ අතර, එම සම්ක්ෂණ ප්‍රතිඵල මහ බැංකුවේ අන්තර් ප්‍රයෝගනය සඳහා පමණක් යොඳ ගැනීමේ. ඒ අනුව, මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය විවරණය කිරීම හා නිරදේශ කිරීමේ ක්‍රියාවලියට පහසුකම් සැලසීම පිණිස මෙම මාසික සම්ක්ෂණ ප්‍රතිඵල මුදල් ප්‍රතිපත්ති කම්ටුවේ රස්වීම්වල දී යෙදුම් වශයෙන් හාවතා කෙරෙන අතර, ඉන් අනතුරුව, තොරතුරු මත මිනාව පදනම් වූ මුදල් ප්‍රතිපත්ති තිරණ ගැනීම පිණිස මුදල් මැංච්‍යාලයට ඉදිරිපත් කෙරේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අඛණ්ඩව මෙම සම්ක්ෂණ සිදු කරනු ලබනු ඇති අතර,

මහජනතාව අතර අයහපත් උද්ධමන අපේක්ෂා ඉස්මතු වීම වැළැක්වීම මෙන්ම, මුදල් ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කෙරෙන මග පෙන්වීම සඳහා ඉවහල් වන පරිදි මෙම සම්ක්ෂණ ප්‍රතිඵල ප්‍රසිද්ධියට පත් කිරීම සඳහා මහ බැංකුව සිය අවධානය යොමු කොට ඇත.

සාර්ථක ආර්ථික ස්ථායිතාව තහවුරු කිරීමේ අරමුණ සහිතව සිය මුදල් ප්‍රතිපත්ති රාමුව ගක්මිලත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව ප්‍රයත්න දරනු ඇත. පසුගිය දැක තුනක කාලය පුරා ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්ති රාමුව 1980 දැකයේ මුල් කාලයේ දී හඳුන්වා දුන් මුදල් ඉලක්කකරණ උපායමාර්ග මත පදනම් විය. කාලාන්තරයක් පුරා මෙම මුදල් ඉලක්කකරණ උපායමාර්ග තුමානුකුලට වැඩිහිළුණු කොට ඇති අතර, විශේෂයෙන් පසුගිය සය වසරක කාලය තුළ දේශීය මිල ස්ථායිතාව අඛණ්ඩව පවත්වා ගැනීමට එම රාමුව ඉවහල් වී ඇත. කෙසේ වුවද, ශ්‍රී ලංකාව ඉහළ මධ්‍ය ආදායම් කාණ්ඩයට ඇතුළත් විමත් සමගම, වෙනස්වන ආර්ථික පරිසරයක් තුළ දේශීය මිල ස්ථායිතාවේ අඛණ්ඩතාව පවත්වා ගැනීම සඳහා වර්තමාන ජාත්‍යන්තර පරිවය සමග අනුකූල වන පරිදි මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති රාමුව වැඩිහිළුණු කළ යුතු වේ. එලෙසම, මුදල් ප්‍රතිපත්ති රාමුව නැවීකරණය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලද්ව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වැඩි දියුණු වූ මුදල් ප්‍රතිපත්ති රාමුවක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය කරන පුරුව අවශ්‍යතාව ගණනාවක් පසුගිය වසර කිහිපය පුරා සපුරා ඇත. දැනට පවතින අඩු උද්ධමන පරිසරය එබැඳු නැවීකරණය වූ මුදල් ප්‍රතිපත්ති රාමුවක් අනුගමනය කිරීම සඳහා සුදුසු පරිසරයක් ද සලසන හෙයින්, සපුරාන ලද පුරුව අවශ්‍යතාව මත පදනම්ව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරි කාලයේ දී සිය මුදල් ප්‍රතිපත්ති රාමුව නමුඩිලි උද්ධමන ඉලක්කකරණ (Flexible Inflation Targeting) රාමුවක් කරා හැඩ ගස්වනු ලබනු ඇත. මෙම ප්‍රතිපත්ති රාමුව යටතේ, ප්‍රධාන සාර්ථක ආර්ථික විවෘතා, විශේෂයෙන් උද්ධමනය සහ ආර්ථික වර්ධනය වෙත මුළුක අවශ්‍යතාව යොමු වනු ඇත. එමෙන්ම, මුදල් ප්‍රතිපත්ති මෙහෙයුම් සඳහා සහාය විම සඳහා පුළුල් මුදල් සමස්ත ප්‍රධාන දැරුණකයක් ලෙස යොඳ ගනු ලබනු ඇති අතර, මෙහෙයුම් ඉලක්කය ලෙස එක්කීන අන්තර බැංකු පොලී අනුපාතිකය හාවතා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විවාන් නැමුරු වනු ඇත.